



# Ceylon Government Gazette

Published by Authority.

No. 5,672—FRIDAY, JANUARY 19, 1900.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

*Separate paging is given to each Part in order that it may be filed separately.*

## Part III.—Provincial Administration.

	PAGE		PAGE
Land Sales:—		Land Acquisition Notices ...	64
Western Province	... 59	Land Resumption Notices...	—
Central Province	... 62	Notices under Ordinance No. 1 of 1897	Suppl.
Northern Province	... —	Abstracts of Season Reports...	80
Southern Province	... —	Notices under "The Forest Ordinance"	—
Eastern Province	... —	Sales of Arrack, Opium, and Toll Rents	79
North-Western Province	... —	Miscellaneous Provincial and District Notices:—	—
North-Central Province	... —	Sales of Salt and Timber	—
Province of Uva	... —	Notifications of Close Season, Infected Areas, &c.	—
Province of Sabaragamuwa	... —	Specifications under "The Irrigation Ordinance"	—

## LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,745, W. P.

Colonial Secretary's Office,  
Colombo, January 7, 1900.

ON Thursday, February 22, 1900, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Iddagoda patta of Pasdun korale west of the Kalutara District of the Western Province.

Preliminary plan 10,443. Village—Tudugala.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price ..	
				Extent. A. R. P.	per Acre. Rs.
158	Bakmigahakumbura	Crown land claimed by Siyadoris Appu	Deniya	0 3 36	10
159	Pallamullekumbura	Crown land claimed by S. Seneris and others	Deniya	1 1 39	10
160	Iriyangala-elawaturana	Crown	Waturana	15 3 30	20

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

C 1

No. 1,745, W. P.

වත් 1900 කුටු ජනවාරි මස 7 වෙනි දින කොළඹ  
මහෙසුකාරීස්ලන්හා, තේයේගේ කන්දෝරුවේදිය,

**බූ** එකර දිස්ත්‍රික්කයේ ආණුවේ උප්පත්තකරුණන්හා, තේයේ විසින් පෙනී පහත සඳහනවෙන ආණුව සන්හැත  
කුඩා ඉඩම් ආණුවේ තියෙකවල ප්‍රකාරයට වත් 1900 කුටු පෙමුව, එම මස 22 වෙනි දිනවූ මිගසපැවත්ද ද්‍රව්‍ය  
120 කොළඹ කළුවේ වෙනදේස්කර එකුණෙන්ට කොළඹාවේ සිංහලකරයට යෙදෙනවා ඇත.

බිජනාහිර දියාවේ ක්‍රේඛර ප්‍රාන්ත ඉදෑදෙනා ප්‍රාන්තාවේ, බිජනාහිර කොළඹාවේ පිස්වායිවිග තිම  
කැබේලි 3 (අභ්‍යන්තර).

සිංහල 10,443. අනුදාශ—දෙනිය.

නො.	ගම.	ඉඩම් නම.	අපිනිකම හිඟන්නා.	මහජ.	ගක පිල.	
			අපිනිකම හිඟන්නා.	අ. රු. ර.	රු.	
158	කුඩාගල	බිජනාහිර කුඩාගල	රෘපසන්කක ඉඩම් අපිනිකම හිඟන්නා	0	3 36	10
159	එම	පල්ලමුල්ල කුඩාගල	රෘපසන්කක ඉඩම් අපිනිකම හිඟන්නා	1	1 39	10

අනුදාශ—වැරුණ.

160	එම	පරිගණකලාභවාදී රෘපසන්කක	15	3 30	20
-----	----	------------------------	----	------	----

මෙම ඉඩම් ගැඹු වැඩුර කාරණ පරිවෙකරුණු රෘපසන්කකෙන්ද, විකිනිමේ කොළඹදී ගැඹු ගැඹු ප්‍රාන්ත ක්‍රේඛර දිස්ත්‍රික්කයේ ආණුවේ උප්පත්තකරුණන්හා, තේයේගෙන්ද ද්‍රව්‍යයට ප්‍රාථමික.

ගරුකර ආණුකාර උතුම්හාවක්තයේ ආභ්‍යවලෙස,

ස්. නොලේල් වාකර්,  
මහෙසුකාරීස් වමික.

No. 1,746, W. P.

Colonial Secretary's Office,  
Colombo, January 16, 1900.

**O**N Friday, March 9, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 7,544.

Village—Panyagula.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price per Acre.	
				A. R. P.	Rs.
27	Illukdeniya	Baludura Hakuruge Salonchiya	Deniya	8 2 37	20
28	Illukowita	do.	Owita	6 0 18	20

Preliminary plan 2,080. Situation—Adikari pattu of Siyane korale.

Village—Gonehena.

N 623	Millagahakumbura	Suri Arachchi Kankanamalage	Field	2 0 22	50
O 628	Millagahawatta	Don Carolis	Garden	8 0 30	60

Preliminary plan 10,234. Situation—Palle pattu of Salpiti korale.

Village—Erewwala.

B 690	Kosgahawatta	Vitanage Carolis Perera and others	A few young coconut plants	2 1 5	15
E 690	Do.	do.	do.	1 0 28	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,746, W. P.

වත් 1899 කුටු ජනවාරි මස 16 වෙනි දින කොළඹ  
මහෙසුකාරීස්ලන්හා, තේයේගේ කන්දෝරුවේදිය.

**බ** එකර දියාවේ වැඩුහින් ආණුවේ උප්පත්තකරුණන්හා, තේයේ විසින් මෙම පහත සඳහනවෙන ආණුව සන්හැත  
කුඩා ඉඩම් ආණුවේ තියෙකවල ප්‍රකාරයට වත් 1900 කුටු මරුතු මස 9 වෙනි දිනවූ සිකුරුද ද්‍රව්‍ය  
120 කොළඹ කළුවේ වෙනදේස්කර එකුණෙන්ට යෙදෙනවා ඇත.

සිංහල 7,544. ගම—පැනියාගල.

නො.	ඉඩම් නම.	අපිනිකම හිඟන්නා.	අනුදාශ.	මහජ.	ගක පිල.
				අ. රු. ර.	රු.
27	දුරික්කදේවිය	විළුදුරකුරු සාලාජාලිය	දෙදානිය	8 2 37	20
28	දුරික්කම්පිට	ලුව	මිමුව	6 0 18	20

මෙම තුවම් ගැන වැඩිදුර කාරණ සර්වේචියර්ස් හෙයෙනෙකොද, විකිණීම් කොන්දේසි ගැන ඔයින් පියා තුවම් දියා ඇති වෘත්තීය මූල්‍ය අනුමත් විජ්‍යතාව නිස්පාදනය කිරීමෙන්ද දැක්වා ඇත.

గරුතර අණ්ඩුකාර උතුමානන්වහන්සේගේ අභ්‍යව ලෙස,

ජ්. සොලුම් වාකර,  
මහසෙනකුරාපිට වමිග.

**Notice of Sale of Five Valuable Blocks  
of Crown Land at Slave Island.**

**N**OTICE is hereby given that on March 2, 1900, the Hon. the Government Agent, Western Province, will put up to public auction, at his office in Colombo, the under-mentioned allotments of Crown Land, situated in Slave Island in Ward No. 8, within the Municipality of Colombo.

2. The acceptance of offers will be subject to the approval of His Excellency the Governor.

3. The person making the highest offer will be required to deposit one-tenth of the amount offered and fees on the day of sale, and must pay the balance within one month of the date of receipt of the Governor's approval.

4. On payment of the balance purchase money due, the purchaser will be placed in possession of the land, subject to the following conditions, viz.:—That the purchaser shall erect on the lots purchased by him within two years of the complete payment by him of the purchase money; buildings on plans to be approved by Government. In default of the erection of buildings as described above, the sale will, at the end of the above-mentioned two years, be declared null and void, and one-half only of the amount paid will be restored to the purchaser, the balance being forfeited to the Crown.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

**By His Excellency the Governor's command,**

E. NOEL WALKER,  
Colonial Secretary.

**Colonial Secretary's Office,  
Colombo, January 8, 1900.**

**Preliminary plan 6,316. Situation—Slave Island.**

Lot.	A. R. F.	Extent.	Upset Price
			for each Lot.
9020	0	0 16·75	4,188
9021	0	1 7·52	11,880
9022	0	1 6·55	11,638
9041	0	0 5·71	1,428
9042	0	0 13·57	3,393

කොළඹ කොමිෂන්සු විවිධ පිටපත ආණ්ඩුව යන්හෙක  
වලියා බැමිකුලේලි පත්‍රය (5) විකිනීමේ  
ප්‍රසිඨ පත්‍රයයි.

**ତେବୀ** ଏହି ବାରରେ କେବଳମନ୍ଦିର ଲିଖିଯେ କୋଣମିଳିର  
ତେବୀ ୫ ଲେଖି କେବଳମନ୍ଦିର ଲିଖିଯେ କୋଣମିଳିର  
ତେବୀ ପରିଚାର ରେଖାବିଷେଖ ମିଳିତା ଭେଟି ପାଇ (୫) ୯୩ବିଧ  
ମାର୍ଗଶିରି ଅତିରିକ୍ତ ୨ ଲେଖି ଦିଲ୍ଲି ବିଜନ୍ତାନିତି ଦିଲ୍ଲି ଲେଖି ପାଇ  
ଅତ୍ୟନ୍ତୁ ଏହି ଶର୍ପଦ୍ଵୀପରେ ଦିଲ୍ଲି ଲେଖି କାହାକୁ କାହିଁ ଲେଖି  
ରିହେ ଏହି ଲେଖାଟିକେ ଲିଖିଯେ କୋଣମିଳିର ପାଇ ସୁତା

2. මෙම ඉඩම් ගරුකර ආනුම්බිකාර උග්‍රාධී වහු වෙළඳේ සෙවය කැමුදුෂ්ක ලබා ගැසීමට ගත්ත් කර එහි නිව්‍යම් හෝම්ප්‍රේල් ප්‍රතිඵලි.

4. ଉତ୍ତରି ଉଦ୍‌ଦେଶ୍ୟ କେବେଳୁଛି କୈହାଦି, ତିଲେପି ଯାଏ  
ଏହାକୁଣ୍ଡ ଚର ତେ ଉଚିତ ମେହି ପଥକ ଆଜାନକରକ କୋଣ  
ଦେଖିପାରିବ ଯବନ୍ଦିକର କୁରଦେଖୁ ଲଭିବା, ଅତି, ତଣିମି  
ଯେତୁମିଳିବାରକା ପିଲିଜ କିମାରିଲ ଉଦ୍‌ଦେଶ୍ୟ କେବା, ଅପରାଧ  
କର ଦିବେ ଏବନ ଅଭିର୍ଦ୍ଦ୍ଵ ଦେଇକାନ (2) ଅତ୍ୟନ୍ତରେ ଉଚିତ  
ପାର ଯେବେଳୁଣ୍ଡିଲ୍ଲ ତେବେଳିବାନ୍ତିକରିବା ଯାଏବା. ତଣି କେବା  
ବୀଜିଲି ଅଞ୍ଚଳର ପିଲିଜ ପାରିଗନ୍ତ ଠାର୍ମ୍ପାରିଲ୍ଲ ଅବଶ୍ମିତ ପାର  
ଦେଇନ୍ଦ୍ର ବେଳେପି ତିବ୍ବାନ୍ତି. ତଣି କେବେଳୁଣ୍ଡିଲ୍ଲ କିମାରି  
କୁଣ୍ଡ ବୁଲ୍ଲ ଯେବେଳିବାନ୍ତି କୋଣ୍ଡିଲେବାନ୍ତି ତଣି ଉଚିତ  
ପାର ପିଲିନ୍ତିରେ ଅପାରାଧିବେଳିବା; କାମକାନ୍ତିବ କେବେଳ ଯେତୁମି  
କାରବେଳେ ପିଲିଜ କେବେଳିକାନ୍ତି କେବେଳି ଉଦ୍‌ଦେଶ୍ୟ ଦେଇବାନ୍ତି  
କୋପିବାନ୍ତି ପାରିବାନ୍ତି କୁଣ୍ଡିଲ୍ଲ କେବେଳିବା; ପାରିବା  
କାନ୍ତି କେବେଲି ଅପାରାଧି ଦେଇବାନ୍ତି ପାରିବାନ୍ତି କୁଣ୍ଡିଲ୍ଲ  
ବେଳିବାନ୍ତି ଅତି.

මෙම ඉඩම් ගැන වැඩිදුර විස්තර සරවිහරයකරුල් උගේ, තැපෑලයෙදු, විකිනීමේ කොන්දේපි ගැන බිස් කාගිර දිසු, මේ වෘත්තියෙහි අණුවුවේ ඒවාතකුදාන්තු, තැපෑලයෙහි රේලම්කර ගබු ගනුව පත්වන්.

ଅଞ୍ଚଳୀକାର ଦେଖିବାକୁ ପାଇଁ ଆଜୁମାନ ହେଲେ ଏହା  
ର. ହୋଲିଂ ଓକର,  
ଲକ୍ଷ୍ମୀନାଥାରିଙ୍ଗ ଉପିକ.

କିମ୍ବା 6,316.

ക്രമിക്കുന്നിട്ട്	ജൂൺ 1910.	പ്രാഥ.ക്ക.
നോട്ടേറക്ക്.	സ്ക്രിപ്പ്.	ഫ. റൂ. ച.
9020	കെ.മി.പബ്ലിക്സ് വിലിഡേ	0 0 16.75
9021	അം	0 1 7.52
9022	അം	0 1 6.55
9041	അം	0 0 5.71
9042	അം	0 0 13.57

## LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,695, C. P.

**Colonial Secretary's Office,  
Colombo, January 4, 1900**

**O**N Monday, February 12, 1900, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

**Four allotments of land situated in the Hirispattu division of the Kandy District of the Central Province.**

Preliminary plan 2,574.

Lot.	Village..	Name of Land.	Description.	Extent.			Opset Price per Acre. Rs.
				A.	R.	P.	
8176	Vilane	Elahena	Forest	0	3	0	20
8177	Alawattagoda	Warawahena	do.	2	3	18	15
8178	Do.	Bebiligollehena	do.	1	3	30	15

Preliminary plan 2.631.

**8210 Alawatta Keppetigalahena Chena** 5 0 34 15

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency the Governor's command.

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 6,195, C. P.

වම් 1900 කට ජනවරි මස 4 වෙනි දින කොළඹ

ଲିଙ୍ଗବିଜ୍ଞାନରେ କୌଣସି କମାଳ ଦେଖିବାକୁ ପାଇଁ ଏହାକିମ୍ବାନ୍ତିରେ କମାଳ ଦେଖିବାକୁ ପାଇଁ ଏହାକିମ୍ବାନ୍ତିରେ

මෙම විභාගයේ මූල්‍ය තුරුව පොදු ප්‍රාග්ධන සාර්ථක දැක්වා ඇතුළත් සේවී නිර්මාණ ප්‍රාග්ධන සාර්ථක දැක්වා ඇතුළත් සේවී නිවිශ්චිත කළේ 4 පිටුව.

ສຶກສາມ 2.574.

ക്ര. നം.	കുറ.	മുമ്പിൽ കുറ.	അട്ടോമി.	മുകളി.
8176	പില്ലാക്ക	എല്ലാഞ്ച് ക	മുകളാക്ക	0 3 0
	അക്കരയങ്ങൾ റൂപിയിൽ 20 നും അഭ്യന്തരേ ശിഖണ്ഡവിലെ ക്രേദ.			
8177	അലാവുക്കയേച്ച	ടർവ്വേ ഷേക	ശ്രമ	2 3 18
8178	ശ്രമ	മൈൽക്കേഡ്രിൽ ക്രേന	ശ്രമ	1 3 30
		കുടിക്ക 2,631.		
8210	അലാഞ്ചക	കുടിക്കിട്ടുന്നതു	ക്രേന	5 0 34

අස්කරණ රුපයල් 15 සුව පටන ගෙහෙ විදු කළට යොදේ.  
මෙම ඉඩිම ගැඹු වැඩිදුර කාරණ පරිවිත පරිජාල්දාන ප්‍රේගෝඩ, වින්නිම් වී හා නෑ දැයි ගැඹු කාරකුරු විකින්ම දිස්වේ ගෙයෙන් තිබා ඇඟිල්ඩ් ප්‍රේගෝඩ ප්‍රේගෝඩ මූලික මෙහෙමේ.

රු. සොල්ල් වාකර,  
මහෙස්සිනාගිජ් එම්බ.

No. 1696. C. P.

Colonial Secretary's Office,  
Colombo December 28 1899

**O**N Friday, March 30, 1900, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

**Two allotments of land situated in the Uda Bulatgama division of the Kandy District of the Central Province.**

Preliminary plan 3,032.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.
X 431	Dekinda	Halkandawilawatta	Jungle, patana, and few puwak and jek	1 0 0
Y 431	De	—	Old paddy field	1 1 25

Upset price — Rs. 30 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency the Governor's command

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,696, C. P.

වලි 1899 ක්ටු දෙසැම්බර් මස 28 වෙති දින කොළඹ  
මහයෙනුකාරීස්දුන්කාන්සේසේ කන්කෝරුමේදිය.

(ල) බිංම දියාවේ ගෞරවනීයට එපත්තිල්කාන්සේ විසින් මෙහි පහක පැහැ සඳහන්වෙන ආණ්ඩුව සන්නක ඉඩ්ම  
ආණ්ඩුවේ තිබෙන වෘත්තිවල ප්‍රකාශකව වලි 1900 ක්ටු මාර්තු මෙ 30 වෙති දිනට සිකුරුදා ද්‍රාල් 120 වන  
ඩුවර කවිටියේදී වෙන්දේසිකර විකුණ්නව් ගෙදෙනවා ඇතු.

මධ්‍යම දියාවේ මහයුවර පලාතේ උඩිමුලන්ගම කොට්ඨාසයේ පිහිටි නිවෙන තිමිකුලේලි 2ක්.  
සිනියම 3,032.

නො.	ගම.	෉ඩමේ නම.	අන්දම.	මහය.
X 431	දෙශීන්ද	හල්කජ්දවිලුවස්ක	පහක සහ කැලුව, පුවක් සහ කොස්ස ස්වල්පනයන් තිබේ	අ. ර. ර.
Y 431	එම	හල්කජ්දල්ල අස්වැද්දම	පුරුණ කුමුරන්	0 1 35

අක්කරන රුපියල් 20 ක්ට පවත්තෙක විකුත්තව ගෙදේ.

මෙම ඉඩ්ම ගැඹුණ වැඩිදුර කාරණ සර්වීයර්පතකුල්ලුන්කාන්සේගෙන දුනක හැකිවන් ඇර, විසිනිමේ  
කොන්දේසි ගැඹුණ කොරතුරු මධ්‍යම දියාවේ ගෞරවනීයට එපත්තිල්කාන්සේගෙන දුනක හැකිවේ.

ගරුකර ආණ්ඩුකාර උතුමානනවහන්සේසේ ආඟ්ට ලෙස,  
ඊ. කොම්ල් වාකර්,  
මහයෙනුකාරීස් වමික.

No. 1,697, C. P.

Colonial Secretary's Office,  
Colombo, December 30, 1899.

(O) N Friday, March 30, 1900, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will  
put up to auction, at his office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized  
by Government.

Two allotments of land situated in the Uda Bulatgama division of the Kandy District of the Central Province.  
Preliminary plan 2,784. Village—Rambukpitiya.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				Extent.	per Acre.
8617	Heratmanaelapatana	Crown	Patana	2 2 0	30
8618	Do.	do.	Patana and jungle	9 3 18	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the  
conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,697, C. P.

වලි 1899 ක්ටු දෙසැම්බර් මස 30 වෙති දින කොළඹ  
මහයෙනුකාරීස්දුන්කාන්සේසේ කන්කෝරුමේදිය.

(ල) බිංම දියාවේ ගෞරවනීයට එපත්තිල්කාන්සේ විසින් මෙහි පහක පැහැ සඳහන්වෙන ආණ්ඩුව සන්නක ඉඩ්ම  
ආණ්ඩුවේ තිබෙන වෘත්තිවල ප්‍රකාශක, රුව වලි 1900 ක්ටු මාර්තු මෙ 30 වෙති දිනට සිකුරුදා ද්‍රාල් 120 වනෙනුවිර  
කවිටියේදී වෙන්දේසිකර විකුණ්නව් ගෙදෙනවා ඇතු.

මධ්‍යම දියාවේ මහයුවර පලාතේ උඩිමුලන්ගම කොට්ඨාසයේ උඩිමුල්ල 2ක්.

සිනියම 2,784.

නො.	ගම.	෉ඩමේ නම.	අන්දම.	මහය.
8617	රඹුක්කිරිය	ගෞරණමාන ඇල පහක	පහක	අ. ර. ර.
8618	එම	එම	එම	9 3 19

අක්කරන රුපියල් 30 ක්ට පවත්තෙක විකුත්තව ගෙදෙනවා ඇතු.

මෙම ඉඩ්ම ගැඹුණ වැඩිදුර කාරණ සර්වීයර්පතකුල්ලුන්කාන්සේගෙන දුනක හැකිවන් ඇර, විසිනිමේ  
කොන්දේසි ගැඹුණ කොරතුරු මධ්‍යම දියාවේ ගෞරවනීයට එපත්තිල්කාන්සේගෙන දුනක හැකිවේ.

ගරුකර ආණ්ඩුකාර උතුමානනවහන්සේ ආඟ්ට ලෙස,

ඊ. කොම්ල් වාකර්,  
මහයෙනුකාරීස් වමික.

C 2

## LAND ACQUISITION NOTICES.

**H**AVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Kelani Valley Railway extension, to wit:—

Preliminary plan 10,771. Village—Maradana Ward.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.
Y 758	Assessment No. 169	Cocoanut garden	O. L. M. Mahamadu Casim Marikar	0 0 3·75
Z 758	Assessment No. 166	do.	Mr. Advocate Sampayo	0 0 30·75
A 759	Do.	do.	—	0 0 2·37
B 759	Assessment No. 167	do.	S. M. Perera	0 0 11·56
C 759	Do.	do.	Mr. William Ohlmuus	0 0 8·50
D 759	Assessment No. 165	do.	Mr. D. C. Dias	0 1 17·50
E 759	Assessment No. 164	do.	C. J. Greru	0 0 18
F 759	Assessment Nos. 154, 157, 158, 159, and 153	do.	W. C. de Silva do.	0 0 32·87 0 0 10·75
G 759	Assessment No. 134	do.	Urulegama Dissanayakege Pedru Silva	0 0 2·50
H 759	Assessment No. 136	do.	Mr. W. Emanuel Perera	0 0 5·87
I 759	Assessment No. 130	do.	W. C. de Silva	0 1 13·50
J 759	Assessment Nos. 133, 137, and 138	do.		<hr/> 1 1 37·92

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Colombo Kachcheri on February 9, 1900, at 11.30 A.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

The Kachcheri,  
Colombo, January 4, 1900.

G. M. FOWLER,  
Government Agent.

**ව**ත් 1876 ක්‍රි අවුරුදුදේ නොමිලර වීනේ ආභ්‍යාපනුයේ කන්ටෙවනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුතු කළ, එකම් :—කැලුනිවැළි නම් දුම්රිපාර සැදිම පිණීය මෙයි පැහැදු සඳහා වෙන ඉඩම් ලබාගැනීම සඳහා ත්‍රියාකරණ පිණීය “වත් 1876 දී ඉඩම් ලබාගැනීමේ ආභ්‍යාපනුයේ” භාවෙනි කාණ්ඩාවේ කරත්වෙන පාගාරුවල ප්‍රකාරයට කාරක මෙත්තිස්කාවේ මත්තුණු අුකුව උරුමානුවහින්සේගෙන තිසිඇතාර මට අනු ලැබේ හිටි, ඒ ඉඩම් කම් :—

අභ්‍යාපනු ප්‍රකාරයට සැදිම් සිංහල.

නො.	ඉඩම් කම්.	අභ්‍යාපනු.	අභ්‍යාපනු සිංහල.	මාත්‍රා.
Y 758	නො.මිලර 169	පොලුවන්ක	චි. ඇල්. ඇම්. මහෙදු කාසිම් මරිකාර	0 0 3·75
Z 758	එම 166	එම	අද්වකන් සම්පාදෝ මහන්මය,	0 0 30·75
A 759	එම 166	එම	—	0 0 2·37
B 759	එම 167	එම	ඇස්. ඇම්. පෙරේරා	0 0 11·56
C 759	එම 167	එම	විලියම් කළමිස මහන්මය,	0 0 8·50
D 759	එම 165	එම	සි. සි. ඩියස මහන්මය,	0 1 17·50
E 759	එම 164	එම	සි. ජේ. ග්‍රේරු	0 0 18
F 759	එම 154, 157, 158, 159 සහ 153	එම	චිලිම්. සි. ද සිල්වා, එම	0 0 32·87 0 0 10·75
G 759	එම 134	එම	රුරුගම දිසානා තැක්සේ පේදුරා සිල්වා,	0 0 2·50
H 759	එම 136	එම	චිලිම්. ඉම්බූවල් පේරේරා මහන්මය,	0 0 5·87
I 759	එම 130	එම	චිලිම්. සි. ද සිල්වා,	0 1 13·50
J 759	එම 133, 137 සහ 138 එම	එම		<hr/> 1 1 37·92

ඉඩම් ඉඩම් අධිකිරු තැනීම් ආණ්ඩුවේ කළුප්පනාව සිංහල මාත්‍රා සඳහා කන් වෙනි වගන්තියේ ඕසුර නිඛින කාලීය මෙයින් දැනුම්දෙමි.

ඉඩම් ඉඩම් අධිකිරු අධිකිරු සිකිම් ඇස්කාවූ සැම්දෙකම් කළුප්පම නො.හො.න් කළුන වෙනුවට ත්‍රියාකරණ අය වත් 1900 ක්‍රි ගෙබරවාරි මය ක්‍රිවෙනි දින පෙරවරු 11·30 කෘෂිවාව කොළඹ ක්‍රිවෙනි ප්‍රාග්ධන ඒ කොළඹ අධිකිරු සිකිම් ඇස්කාවූ සැම්දෙකම් ඇස්කාවූ සැම්දෙකම් වෙනුවට ඉල්ලාසිටිය වුද්දේ ගණනාභාෂ රුව ඇස්කාවූ ක්‍රිවෙනි ඇස්කාවූ කොරුදුරුස හිසා සිකිරිවා ඕහැවුව වෙනුවන් දැනුගැන ප්‍රාග්ධනයි.

වත් 1900 ක්‍රි ජනවාරි මය 4 වෙනි  
දින කොළඹ ක්‍රිවෙනි අධිකිරු.

ඒ. ඇම්. ප්‍රාලෝ,  
ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ වමික.

1876 ம் வூப்த் து 3 ம் இலத்கீச்சட்டத்தின் 7 ம் பிரிவீன் பிரகாரம் கலவிப்பள்ளத்தாக்கில் புகையிரத்துவித்தை நீட்டுதல் என்னும் பகிரங்கடேத்தலுக்கு வேண்டியதான் பின்னர்ச்சிசால் பைடும் காணிகளை, அஃதாவது :—

பிரதமபடத்து இலக்கம் 10,771. அறிசு—மருதானைப்பிரிவு.  
விபரம்—தென்னந்தோட்டம்.

துண்டு.	காணியின் து பெயர்.	உரித்தாளியின் பெயர்.	விசாலம். ச. ரூ. ப.
Y 758	காணியில இலககம் 169	ஒ. எல். எம். மகமதகாசம் மரக்காயர்	0 0 37.75
Z 758	ஷடி 166	அத்வகாத் சம்பாடோயா	0 0 30.75
A 759	ஷடி 166	—	0 0 2.37
B 759	ஷடி 167	எஸ். எம். பெரேரா	0 0 11.56
C 759	ஷடி 167	விலவியம் கொலமண	0 0 8.50
D 759	ஷடி 165	டி. சி. டியஸ்	0 1 17.50
E 759	ஷடி 164	சி. ஜே. கிறீன்	0 0 18
F 759	ஷடி 154, 157, 158, 159 & 153	டபிள்யூ. சி. டி. சில்வா ஷடி	0 0 32.87 0 0 10.75
G 759	ஷடி 134	உறுபுதைம் டிஸ்ஸநாயிக்க பேதுரு சில்வா	0 0 2.50
H 759	ஷடி 136	டபிள்யூ. இம்மாஞ்சலை பெரேரா	0 0 5.87
I 759	ஷடி 130	டபிள்யூ. சி. டி. சில்வா	0 1 13.50
J 759	ஷடி 133, 137 & 138		
			1 1 37.92

எடுத்துக்கொள்வதற்கான எத்தனைஞ்செய்யும்படி 1876 ம் கூடுத்துக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தின் து 6 ம் பரிவின ஏற்பாடுகளின பிரகாரம் மந்திராலோசனைச் சபையின் து ஆலோசனையுடன் தேசா திப்தியவாகன் எனக்குச் சுற்பினைசெய்திருப்பதற்குல, அகாணிகளை ஆட்சிப்படுக்கொள்ள அரசாட்சியார் என்னையிருக்கிறா என்பதை 7 ம் பரிவினபடி வேண்டிய பிரகாரம் நான் இத்தீர்க்கொண்டு பிரசிதமாய் வின் மூபராஞ்செய்கிறேன்.

மேற்கூறித் தாணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாடாக அவைத் து அவரவருடைய காரியகாரா மூலமாய் 1900ம் கூடி டாகிமாசம் 9 ந் தேதியிலன்று முன்னோம் 11:30 மணிக்கு கொழும்பு கச்சேரியில் என்ற முன்பாக வெளிப்படத்துத் தத்தமக்கு அக்காணியிலுள்ள உட்றநெகளினாலும் தன்மையையும் அவ்வுட்றநெகளுக்காய்த் தராம் சாதிக்கும் உரித்துகளின் தொல்கடையையும் வீரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் தேடுக்கொள்ளப்படுகின்றது.

କୋମୁଂପ କଚ୍ଚେରି,  
1900 ମୁଣ୍ଡ କୈତମ୍ବୀ 4 ନେ ଉ.

ஜி. எம். பவுளர்,  
அரசாட்சி ஏசன் ④.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for a burial ground for the Ramboda hospital, to wit:—

Preliminary plan No. 4,876. Village—Handapangama.

Preliminary plan No. 1,070. Village - Meddahinawatta.				Extent.
Lot.	Name of Land.	Description.	Name of Claimant.	A. R. P.
B 811	Meddahinawatta	Tea	Sana Assan Aliyār	0 3 10
C 811	Do.	do.	do.	0 0 22

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Nuwara Eliya on February 16, 1900, at 12 o'clock noon, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Nuwara Eliya Kachcheri,  
January 5, 1900.

W. E. DAVIDSON,  
Assistant Government Agent.

**ව**ම් 1876 කුටු අඩර්දේදේ හොමුර වීන ආසුයතුයේ කැවෙනි වකන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කැවුලුන්හි කට, ඒකම් :— රම්බිඩ අරෝග්‍ය පාලුවට හොඨොයුතුමයකට මෙන් රහු සඳහා තෙවන ඉඩම ලබාගැනීම සඳහා ත්‍රියාකරණ පිළිසි “වම් 1876දේ ඉඩම ලබාගැනීමේ අසුපතුයේ” හැවෙනි කාණ්ඩියේ කරයිවෙන රාගාරිත්වල ප්‍රකාරයට කාරක මත්ත්‍රිසාහාවේ මත්ත්‍රිණිය ඇතුව උතුව උතුව හැනුවගැනීයෙයු නිසියාකාර මට අනුලූපි නිමිති, ඒ ඉඩම නම :—

കിലീമ 4,876. കമ—കട്ടപ്പാന്തേരം.

ക്ര. No.	ഉച്ചതൊന്ത്ര നമ്പർ.	അഫീസ്.	അപേക്ഷിക്കുന്ന ക്രെഡിറ്റ്.	മുകളി.
B 811	മൈൻഡഡോക്യൂമെന്റ് ലഭ്യക	ഡോ.	സംഖ്യാ അസൗണ്ട് അടിസ്ഥാപനം	എ. റൂ. പ.
C 811	ശ്രദ്ധ	ഡോ.	ശ്രദ്ധ	0 3 10 0 0 22

එඩුවින් ඉඩම් අයිතිකර ගැඹීමට ආභ්‍යාචිලේ කළේපහාව නිබෙකඩව පොදුජනයට දූහැනීම සඳහා ක්‍රියාවලී විකාශනීය මිණුකර නිබෙක පාලියට මෙයින් උග්‍රමීමේ.

දැඟල් හෙති ඉහළිවලට අපින්වා, සිකම් ඇඟියා වූ සාම්දෙහා වහුණු වෘත්තීය වෙනුවට ක්‍රියාකාරක අද වශ 1900 සේ ලෙවාවට එම මස 16 වෙති දින අවල් 12 කනිස්වට තුවරාග්‍රියෙදී ම්, ඉදිරිපිටව පැමිහ ඒ කොයි අන්දමේ අධික්වා, සිකම් දි නියා සිරින්ව ඕනෑම සහ ගෙම් ඉහළිවල ඉල්ලා, සිරිහ මූදල්ගත් හෝ රැව ඇඟියා වූ බැවුන්ගේ අපින්කමේ කොරරුරු, හෝ හිඹා සිරින්ව ඕනෑම බැව මෙයින් දැනගත් සියලු

වලි 1900 කුටු ජනවාරි මස 5 . වෙති  
දීන තුවරල්පියේ හැඳුවෙනියි

ବିଜ୍ଞାନ. ଶ. ଶୈଳିତ୍ରିଷ୍ଣୁ,  
ଭୁକ୍ତିବ୍ୟାପିକ ଶୈଳଦୟ ପରିମା.

1876 ம் வருடத்து 3 ம் இலக்கங்கட்டத்தின் து 7 ம் பிரிவின் பிரகாரம் நம்பொடை ஆஸ்பத்திரிக்கு ஒரு சவுக்காலைக்காச் என்னும் பகிரங்கதேவைச்கு வேண்டியதான் பின்னார்ச்சொல்லப்படும் காணிகளை, அந்தாவது :—

பிரதமபட்டக்கு இலக்கம் 4,876. சூறிச்சி—அன்தபான்கமை.

துண்டு.	காணியின் து பெயர்.	விவரம்.	உரிததாளியின் டெயா:	விடாலம்.
B 811	மெத்தேநங்கணவத்த -டி	தேம்பிலை	ச. ஆசன் அல்லியாச்	0 3 10
C 811		ஷி	ஷி	0 0 22

எடுத்துக்கொள்வதற்கான எத்தனங்கூடியபடி 1876 ம் நூலிலே தீர்த்துக்கொள்வதைப்பற்றிய சட்டத்தின்து 6 ம் பிரிவைச் செய்தாலும் சிராவோசகைச் சுடையின் து ஆலோசகையுடன் தேர்க்கொடிப்பியவாகன் எனக்கூக்க நீண்டதைக்கொடிப்பிருப்பதற்குல், அத்காண்களை ஆடசிறப்புக்கொள்ள அரசாட்சியார் என்னியிருக்கிறா என்பதை 7 ம் பிரிவினை படி வேண்டிய பிரகாரம் நான் இதினைக்கொண்டு பிரசித்தமாய்வுள்ள பரஞ்செய்கிறேன்.

மேற்குறித்த காணிகளுக்கு உரித்துப்போகின்ற சுகலரும் தாபாக அலவது அவராக்குடைய காரியகாரா மூலமாய் 1900 ம் வருப் பெறவரிமாசம் 16 ந் தேதியிலன்று பகல் 12 மணிக்கு நுவரேலிக் கச்சேரியில் என்முன்பாக வெளிப்பட்டுத் தத்தபக்கு அக்காண் சளிலுள்ள உடந்தைகளினாது சனமுழையும் அவ்வட்டநீதை கணக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இசனால் அவாக எளித்துக்கொள்ளப்படுகின்றது.

துவரெவியாக் கச்சேரி,  
1899 ம் வெப் பூணவரிடம் 5 ந் ல.

டபிளியு. இ. டெவிட்சன்,  
அரசாட்சி உதவி ஏசன்<sup>④</sup>.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Kelani Valley Railway extension, to wit:—

Preliminary plan 10,773. Village—Welikada.

Premises in plan No. 10, vol. 1 Village Welikada.				Extent. A. R. P.
Lot.	Name of Land.	Description.	Name of Claimant.	
K 759	Indipattanwala	Paddy field	Galagedara Hanappu	0 0 30-50
L 759	Henawatta	Cocoanut garden	—	0 0 31-75
9499	—	Scrub jungle	Crown	2 3 12
M 759	Assessment No. 19	Village — Maradana Ward. Cocoanut garden and scrub jungle	Karanis Padre	0 0 16-50
N 759	—	—	—	0 0 6
O 759	Assessment No. 18	Cocoanut garden and scrub jungle	Heirs of the late Mr. K. D. Perera	
P 759	—	Scrub jungle (originally part of lot 9,499)	—	0 0 26-50
Q 759	Assessment No. 17	do.	Mr. H. C. Perera	0 1 23-75
R 759	Assessment No. 16	do.	do.	0 0 0-64
S 759	Pokunawatta	Village — Welikada. Scrub jungle (originally part of lot 9,499)	Mamadu Anippa	0 2 13-25
T 759	Do.	Grass land	do.	0 0 0-01
U 759	Kurunduwatta	Cocoanut garden	Mr. Sinne Lebbe	0 3 26-75
V 759	Kapuhentuduwa	do.	Pagoda Arachchige Chris- tian Perera and others	0 0 0-64
9500	—	Grass land	Crown	2 2 22-75
9501	—	Scrub jungle	do.	0 0 1-25
W 759	Henawatta	Cocoanut garden	The owner of title plan 84,975	0 0 6
X 759	Indipattanwala	Paddy field	Mr. Abdul Rahman	0 0 32-25
				8 2 9-54

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Colombo Kachcheri on February 16, 1900, at 11.30 A.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

The Kachcheri,  
Colombo, January 9, 1900.

G. M. FOWLER,  
Government Agent.

සිතියම 10,773. ගලු—වැලිකඩ්.

ଅକ୍ଷୀ.	ବ୍ୟବସାୟ ନାମ.	ଅବସଥା.	ଅଧିକାରୀ କ୍ଷେତ୍ରରେଣୁ.	ମାତ୍ରମ.
K 759	କୃଦ୍ରିପରିପରାଳ	ବ୍ୟବସାୟକ	ଗଲାଗଦାର ହକର୍ତ୍ତ୍ଵ	୦ ୦ ୩୦.୫୦
L 759	ପେନଲଟିକ	ବ୍ୟବସାୟକ	—	୦ ୦ ୩୧.୭୫
9499	—	କ୍ଷେତ୍ର	ଅନ୍ୟବିଧି	୨ ୩ ୧୨

ଶ୍ରୀଲେନ୍ ଦୁଇତି ଅଧିକାରୀ ହୁଏଇଲାବେ ଅଞ୍ଚଳିତେ କ୍ଲେପକ, ପାନ୍ଦିବେଳେ ବିଲ ପୋଲିସକାଳୀବ ଦୂରକୌଣସି ଜାଗା  
କହେବେଳେ ବିକାଶକାରୀ ବିକାଶକାରୀ ହୀବେଳେ ହୁଏଇଲାବେ ଦେଇନ ଦୁଇମିଳେତେ ।

ඉහැකක් ඉවත්වලට අයිත්වාසිකම් ඇත්තාමු සැමැදුකම් තිබුණු වෙ. නොගේ කුවුන් වෙනුවට. හූහා කරන් අඟ වත් 1900 කටුව පෙළුවට රේ මය 16 වෙනි දින පෙරවරු 11.30 කෘෂිකම් වෙ කොළඹ කුවලේරියේදී මා ඉදිරිපිටට පාලක ඒ කොළඹයේමේ අයිත්වාසිකම්ද ඩිජා ඩිජායිසිල්ස්ට්‍රුච්චර් වෙනුවට උල්ලායිතින ලිඛිල් ගණනයේ රට අුත්තාමු දමුණ් ගෙන් අයිත්වාසිකම් තොරතුරුයේ ඩිජා ඩිජායිසිල්ස්ට්‍රුච්චර් වෙනුව මෙයින් දැනගැනීම පුතුයි.

වම් 1900 කටු ජනවරි මස 9 වෙනි දහ කොළඹ කළුවිටියේදීය.

ଶ୍ରୀ. ଅୟମି. ଫେଲିଲ୍ଡର,  
ଆନ୍ଦୋଲନ ପାତ୍ରଙ୍କ ପାତ୍ରଙ୍କ.

1876 ம் ஸு-த்து 3 ம் இலக்கச் சட்டத்தினது 7 ம் பிரிவின் பிரகாரம் களவிப்பள்ளத்தாக்கு புகையிரத வீதியை ஸ்-டூதல் என்னும் பகிரங்க தேவைக்கு வேண்டியதான் பின்னர் சொலைப்படும் காணிகளை, அஃதா வது :—

		பிரதமபடத்து இலக்கம் 10,773.	குறிச்சி—வெளிக்கடை.	விசாலம்.
ஆண்டு.	காணியின் பெயர்.	விபரம்.	உரித்தாளியின் பெயர்.	அ. ரூ. ப.
K 759	இன்டிபத்தன்வல்	நெலவயல்	கலகெடர கன்அப்பு	0 0 30·50
L 759	சினுவத்த	தென்னங்தோட்டம்	—	0 0 31·75
9499	—	பறட்டைக்காடு	முடி	2 3 12
M 759	அசஸ்மன்ற் இலக்கம் 19	தென்னங்தோட்டமும்	குறிச்சி—மருதாணைப்பிரிவு.	
N 759	—	பறட்டைக்காடும்	கருணிஸ் பாதீரி	0 0 16·50
O 759	அசஸ்மன்ற் இலக்கம் 18	தென்னங்கதாட்டமும்	—	0 0 6
P 759	—	பறட்டைக்காடு	கே. மீ. பெரேராவின் உரித்தானிகள்	0 0 39
Q 759	அசஸ்மன்ற் இலக்கம் 17	பறட்டைக்காடு (முந்தி 9,499 ம் இலக்கத் துண் டுன் பகுதி)	—	0 0 26·50
R 759	அசஸ்மன்ற் இலக்கம் 16	மூடி	எச். சி. பெரேரா	0 1 23·75
759	பொக்குணவத்தை	மூடி	மூடி	0 0 0·64
T 759	மூடி	பறட்டைக்காடு (முந்தி 9,499 ம் இலக்கத் துண் டுன் பகுதி)	மமது அனிப்பா	0 2 13·25
U 759	குருண்விவத்தை	புலவுங்கிலம்	மூடி	0 0 0·01
V 759	கப்புகேண்டுடுவ	தென்னங்தோட்டம்	சின்ன வெவ்வை	0 3 26·75
9500	—	மூடி	பாரெகாட்டுராட்சிகே கிறிஸ் தியான்	0 0 0·64
9501	—	புலவுங்கிலம்	மூடி	2 2 22·75
W 759	கேனவத்த	பறட்டைக்காடு	மூடி	0 0 1·25
X 759	இன்டிபத்தன்வல்	தென்னங்தோட்டம்	84,975 ம் இலக்க படத்தை உடையவன்	0 0 6
		நெலவயல்	அப்துள் ரூக்கிமன்	0 0 32·25
				8 2 9·54

எடுத்துக்கொள்வதற்கான எத்தனங்கிசெய்யும்படி 1876 ம் ஜூப்-த்து காணி எடுத்துக்கொள்வதற்பெற்றிய சட்டத் தின் துரை ம் பிரிவின் ஏற்பாடுகளின் பிரசாரம் மந்திராலோசனைச் சபையின் துரை லோசனையுடன் தேசாதிபதியவர் கள் எனக்குக் கற்பணிசெய்திருப்பதனாலும், அக்காணிகளை ஆடசீடுப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரசாரம் நான் இதைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்சுசெய்கிறேன்.

மேற்குறித்த காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சுலரும் தாமாக அலைது அவரவருடைய காரியகரர் மூலமாய் 1900 ம் முப் மாசிமாசம் 16 ந் தேதியிலன்று 11.30 மணிக்கு கொழும்பு கச்சேரியிலே என்முன்பாக வெளிப்பட்டுத் தத்தமக்கு அக்காணிகளிலுள்ள உடங்கதகளின் து தன்மையையும் அவ்வுடங்கதகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள் ளப்படுகின்றது.

କୋଡ଼ିମ୍ପୁ କଚ୍ଚେରି,  
1900 ମୁଁ ଅନୁ ଲେଖାମ୍ବନ୍ଦୀ ୧ ନଂ ଟ.

ජ්. ඩී. පවුලර්,  
අර්ථාත් සිරසෙනු.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Kelani Valley Railway extension, to wit:—

Preliminary plan 10,774. Village—Maradana.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.	
				A.	R.
Y 759	Assessment No. 139	Cocoanut garden	G. S. Andris Silva	0	0 14.75
Z 759	Assessment No. 140	Cocoanut and grass land	M. M. Hadjie Abdulla	2	1 14.25
3502	—	Grass and open land	Crown	0	2 10.25
				2	3 39.25

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Colombo Kachcheri on February 16, 1900, at 11.30 A.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

The Kachcheri,  
Colombo, January 9, 1900.

G. M. FOWLER,  
Government Agent.

සිතියම 10,774. ගේ—මරදන.

கொ.	உவிலே கடி.	அவைகள்.	அபிவிருத்தி நியங்கள்.	முகப்.
Y 759	கொ.முர 139	ஸ்ரீவாஷ	பி. அபே. அவைகள் சிறை,	ஓ. ரி. ப.
Z 759	மு 140	ஸாலீ காலைகூட்டுறவு	அ. மு. அ. மு. கவிதீ அவைகள்	0 0 14-75
3502	—	காலைகூட்டுறவு	உணவு	2 1 14-25
				0 2 10-25
				2 3 39-25

ඉහළයකි ඉහම්වලට අදින්වා සික්ම් ඇස්සාවූ සැම්දෙස්ම හුවුණට නො තෙයා කෑ හුවුණ වෙතුවට හියාකරණ ඇම වේ 1900 කුටු උපබිජවලට මග 16 වෙනි දින පෙරවරු 11.30 කනියාවල තෙයා ලුණි කළේ මෙරියේදී මා ඉදිරිපිටව රාම්ඩ ඒ තෙයා අස්සාමේ අදින්වා සික්ම් ඇස්සාවූ සැම්දෙස්ම හුවුණට වෙතුවට ඉල්ලා සිරිය වුදාල් ශණකයේ රෝ ඇස්සාවූ හුවුණෙන් අදින්කමේ තෙයා රතුරුන් ඇස්සා සිරියට තිබුව වෙතුව මෙයින් දෙනගත් යුතුයි.

වෙළඳ 1900 කටු ජකවාරි මය 9 ලෙනි  
දිහා ගැනීමේ කුවිච්චිරෝදේයි.

ଶ୍ରୀ ଅମ୍ବିଲର,  
ଅଞ୍ଚଳିତେ ଶ୍ରୀପଦପଣ୍ଡି ପତ୍ରିତ.

1876 ம் டெ-துதி 3 ம் இலக்கசாட்டத்தினால் 7 ம் பிரிவன் பிரகாரம் களனிப்பள்ளத்தாக்கில் புகையி  
ரத்தீவை நீட்டிதல் என்னும் பகிரங்கடிதலைக்கு வேண்டியதான் பிலார்ச்சசாலல்புபடும் காண்களே,  
அஃதாவது :—

பிரதமபட்டத்து இலக்கம் 10,774. சூழிச்சி—மாநாதானை.

துண்டு.	காண்சியின பெயர்.	விடபாம்.	உரிததாளியின பெயர்.	விசாலம்.
Z 759	அசல்மென்ற இலகும 139	தென்னாந்தோட்டம்	ஜி. எஸ். அந்திரிஸ் ஸிலவா	த. ரா. ப.
Z 759	ஏடி 140	தென்னாமராமும் புலதும்	எம். எம். கட்ஜி ஆப்துல்லா	0 0 14·75
3502	—	அலதுபலரிதிலம்	முடி	2 1 14·25 0 2 10·25
				2 3 39·25

எடுத்துக்காள்வதற்கான எதிரைஞ்செட்டுமட்டு 1876 ம் நூல்-த்திற்க காணி எடுத்துக்காள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பொருளாம் மந்திராலோகாலோகினீச் சபையினது அலோகங்களுடன் தே

சாதிப்பியவான் எனக்குக் கற்பணிசெய்திருப்பதனால், அக்காணிகளை ஆடசினுப்புக்கொள்ள அரசாநாட்டியா என்கினிப்பிருக்கிறார்களைப்பதை 7 ம பிரிவினையடி வேண்டிய பிராகாரம் நான் இத்தினுக்கொண்டு பாகித்தமாய்வுள்ளபடிக்கிறேன்.

மேற்கூறித காணிச்சு உரித்துப்பெசுகின்ற சுலபமாக அவை து அவாவருடைய காரியதாரா மூலமாய் 1900 ம் ஆண்டு மாசுமாசு 16 ந் தேதியில்வனாறு மூண்பகல 11.30 மணிக்கு காழுமடு கச்சேரியில் என்முனைபாக வெளிப்பட்டது தத்துக்கு அகாண்டிலுள்ள உட்நீதகளின் து தன்மையையும் அவ்வட்டந்தை களுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவாங்களையும் சொல்லும்படி இதனால் அலாகளிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

கொழும்பு கச்சேரி,  
1900 ம் வெள்வதை 9 ந் ட.

கலை முனிசிபாலிடி, திருச்சிராப்பள்ளி.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Kelani Valley Railway extension, to wit:—

## Preliminary plan 10,775. Village—Welikada.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
9503	—	Cinnamon, grass, scrub, and open land	Crown	11 1 36
A 760	Migahakumbura	Paddy field	M. Marthenis Appuhami	0 0 2.50
B 760	Indipattanwala	do.	P. Ponnasamy	0 3 35
				12 1 35.50

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Colombo Kachcheri on February 16, 1900, at 11.30 o'clock, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

The Kachcheri,  
Colombo, January 9, 1900.

G. M. FOWLER,  
Government Agent.

**ඩී** 1876 ක්‍රි අවුරුදුදේදේ ශෙම්මලර විනේ ආසුපත්‍රියේ හාන්ටෝන් වහනයියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කැපවුන්ක කට, එහම:—කැලුත්වූ තුම් දුම් දුම්රියාර සැදුව පිළිස වෙනි පහක යදාන්වෙන ඉඩු ලබා ගැනීම් සඳහා නියාකරණ පිළිස මිලියි “මලි 1876 නේ ඉඩු ලබා ගැනීම් ආසුපත්‍රියේ” හාන්ටෝන් හාණ්ඩියේ කරනී ඕනිඛ පායාර්ථුවල ප්‍රකාරයට කාරක මධ්‍යියාකා, මේ මත්තු ජ්‍යෙෂ්ඨ ඇතුව උගුවා හාන්ටෝන් නේ නිසිද්‍යාකාර මට අණ්ඩු තුළ යුතුවේ, එ ඉඩු මතම:—

கிணிம 10,775. கூ—வுலிகா.

ക്ര. No.	കുറിപ്പ്	അക്കൗണ്ട്	അടിസ്ഥാന കെയ്റ്റ്	മുത്തു
9503	—	കുർട്ട്, ടിപ്പാനി സഹ കോമ്പിൽ	ബംഗലാവ്	11 1 36
A 760	ശൈല കുർട്ട്	കുർട്ട്	എ. മരണേൻദ്രഭട്ട്	0 0 250
B 760	മുളിപ്പിംഗ്വല്ല	ശ്രീ	ഡി. പൊന്തകുമ്മി	0 3 35
				12 1 3350

ତବୁ ଯି ରୂପିତ ଅଧିକାର ଯୁଦ୍ଧରେ ଅ-ଆମ୍ରିକାରେ କଲ୍ପନାରେ ନୀଚେବଳିରେ ହୋଇରଣ୍ୟାବିରାମ ଦ୍ୱାରା ଜୀବିତ କରିବାରେ ଏହାର ପରିବର୍ତ୍ତନ ହେଉଥିଲା ।

ඉහළයක් ඉඩම්වලට අපින්ව, සිංහල ඇස්කා මුදු දෙදෙනම කුමුණම තොගාස් සැමූන වෙනුවට ත්‍රියාකරණ අය වශී 1900 ක්ද ලෙසුවාරි මහ 16 වෙනි දින පෙරවරු 11.30 කක්ෂමල තොගා කුමුණවිධියේදී ම්, ඉදිරිපිටව පැමිහ ඒ කොයි අයදීමේ අපින්ව, සිංහල යිය, කිය, සිල්පත්ව ඕඩුව, යහ මෙම ඉඩම් වෙනුවට නැලැලු සිල්ප මුදල් ගණනය ජ්‍රෝ ඇස්කා මුදු පෙනෙනු අපින්වකමේ තොගරතුරුස් යියා සිල්පත්ව ඕඩුව මෙයින් දුකාගක යුතුයි.

වම් 1900 කටු ජනවාරි මස 9 වෙනි  
දින කොළඹ කුලීවේරිඳයි.

ଶ୍ରୀ ପାତ୍ର କଣ୍ଠ ପାତ୍ର  
ମେଲିର ପାତ୍ର

1876 ம் ஹாட்டு 3 ம் இலக்கச்சட்டத்தினுடைய 7 ம் பிரிவின் பிரகாரம் கனவிப் பள்ளத்தார்களை புகை பிரத வத்தையீட்டுத்தல் என்னும் பகிரங்கடேத்தலைக்கு வேண்டியதான் பின்னாச்சொல்லப்படும் காணிகளோ, அஃதாவது :—

பிரதமபடத்து இலக்கம் 10,775 ரூபாய்ச்—வெளிகடை.

துண்டி.	காணியினது பெயர்.	வீரம்.	வீசாலம்.
9503	—	கறுவா, புலது, பறட்டைக காடு, வெளிநிலம்	உரித்தாளியின பெயர். அ. றா. ப.
A 760	மீசகுமரு	நலவயல்	முடி 11 1 36
B 760	இனாட்டப்பதனவல்	ஸ்டி	எம். மர்த்தேனிஸ் 0 0 250
			அப்புகாமி 0 3 35
			பி. பொன்னுசாமி
			12 1 38 50

எடுத்துக்கொள்வதற்கான சட்டத்தினைத் 6 ம பிரிவை எதனாஞ்செய்யும்படி 1876 ம் வருடத்துக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய ஏற்பாடுகளினாலிராமம் மந்திராலோசினங்க் கலைப்பின் து அலோசினையுடன் கேட்டு

சாதியகியாகள் எனக்குக் கூறப்பெண்சீர்ப்புப்பதனால், அக்காணிகளை ஆடசித்தப்புக்கொள்ள அரசாடியா என்றுமிருக்கிறா என்பதை 7 மு பிரிவின்புதி வேண்டிய பிரகாரம் நான் இதெனக்கொண்டு பிரசித்தமாய் வளம்பராஞ்சுசூட்டி கூறு.

மேற்கூறித்த காணிகளுக்கு உரித்துப்பேசுக்னாற சுலகரும் தாமாட அவ்வது அவர்வருடைய காரியகாரர் மூலமாய் 1900 ம் ஆண்டு மாச்சமாசு 16 ந் தேதியிலன்று 11.30 மணிக்கு தொழுப்புக்கூசியில் என்முன்பாக வெளிப்பட்டுத் தக்கமகு அக்காணிகளிலுள்ள உடந்தை எளினு தன்னையையும் அவ்வட்டுத்தொகுக்காய்த் தொட்ட சாக்கும் உரித்துகளினு தொழக்கையையும் விவரங்களையுடம் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக் கொள்ளப்படுகின்றது.

கொழும்பு கச்சேரி,  
1900 ம் வருட ஜூலை 9 ந் த.

ശ്രീ. എം. പാഠിൾ,  
അരസാട്ടക വകുപ്പ് ④

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Kelani Valley Railway extension, to wit :—

Preliminary plan 10,777. Village—Killapane.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
C 760	Andarageowita	Paddy field	M. Baron Costa, &c.	0 3 29-50
D 760	Timbingahawatta	Scrub jungle	M. Sarnelis Costa, &c.	0 0 20
E 760	Kongahawatta	do.	T. de Costa and another	0 1 13
F 760	Do.	do.	C. Dona Johana, &c	0 1 11-75
G 760	Do.	do.	S. Aaron	0 0 29
H 760	Do.	Cocoanut garden	C. de Costa	0 0 9-50
I 760	Do.	do.	M. Cartelis Peeris, A. de Costa, &c.	0 1 5-25
J 760	Do.	do.	C. Dona Johana	0 1 9-75
K 760	Do.	do.	Mr. D. Daniel Perera	1 0 25
L 760	Delgahaowita	Open land	do.	0 0 15-75
M 760	Delgahaowita or Udumullaowita	Paddy field	do.	0 1 21-75
N 760	Do.	Scrub jungle	do.	0 0 11-50
O 760	Delgahawatta	Cocoanut garden	E. Arnolis Gabara	0 0 29-75
P 760	Do.	do.	N. Covenaris Cooray	0 1 27
Q 760	Ambagahawatta	do.	M. Suwaris	0 1 1
R 760	Do.	do.	M. Obias Perera	0 0 26
S 760	Do.	Scrub jungle	C. Don Simon, &c.	0 1 1-75
T 760	Delgahakanatta	do.	D. Jeronis Almeida	0 0 6
U 760	Ambagahawatta	Cocoanut garden	Mathias Cöoray, &c.	0 0 25
V 760	Delgahakanatta	Scrub jungle	C. Kachchi Hamy, &c.	0 0 20
W 760	Bulugahawatta	do.	C. Don Siman	0 0 24
X 760	Siyambalagahawatta	do.	Heirs of Dumingo Perera	0 0 18-25
Y 760	Do.	do.	P. Justian Perera	0 0 7
Z 760	Do.	Cocoanut garden	C. Don Sarnelis	0 0 27
A 761	Do.	do.	C. Don Suwaris, &c.	0 2 1-25
B 761	Do.	do.	C. Don Sarnelis	0 2 12-25

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Colombo Kachcheri on February 19, 1900, at 11.30 A.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

The Kachcheri,  
Colombo, January 9, 1900.

G. M. FOWLER,  
Government Agent

වල 1876 ක්‍රි අවුරුදුදේ කෙමිවර වීන් ආසුනුව යෝග ගත්වෙනි වශයකින් ප්‍රකාරව ආනුව්‍යවීම් කිහිපයෙන් කට ඇති, එකම් : - කැලුත්වූ ලිඛිත දුර්වලයකාර සාධීම පිළිසිය මෙහි පාන සඳහා සඳහන්වෙන ඉඩම් රුධායා මේම සඳහා ත්‍රිපාකරණ පිළිසිය “වලි 1876දේ ඉඩම් ලුධායා මේම ආසුප්‍රතියේ” ගත්වි කාණ්ඩයේ කරුණුවෙන උගාරුණුවල ප්‍රකාරව කාරක මුළුන්සියා මේ මෙනු නො ඇතුළු උගුව් සඟුවක් දෙනු ලැබුණු නිස්සාකර මට්ටම් නිස්සාකර මට්ටම් නිස්සාකර මට්ටම්

සිනියම 10,777. ගම—ක්‍රිල්පනේ.

ಕೆ. ಸಂ.	ಕುಟುಂಬದಲ್ಲಿನ ಪ್ರಾಯಿಕತೆ	ಅನುಭವ.	ಅನುಭವ.	ಅನುಭವದಲ್ಲಿನ ಪ್ರಾಯಿಕತೆ	ಅ. ರೂ. ರ.
C 760	ಅನುಭವದಲ್ಲಿನ ಕೊಡು	ಕ್ರಿಸ್ತಿಯನ್	ಕ್ರಿಸ್ತಿಯನ್	ಅನುಭವದಲ್ಲಿನ ಕೊಡು	0 3 29-50
D 760	ಹಿನ್ನೆಲೆಗಳನ್ನು ತಿಳಿಸಿ	ಹಿನ್ನೆಲೆ	ಹಿನ್ನೆಲೆ	ಹಿನ್ನೆಲೆಗಳನ್ನು ತಿಳಿಸಿ	0 0 20
E 760	ಹೆಚ್ಚಿನ ವರ್ಷಗಳಲ್ಲಿ	ಶಿಲ್ಪಿ	ಶಿಲ್ಪಿ	ಹೆಚ್ಚಿನ ವರ್ಷಗಳಲ್ಲಿ	0 1 13
F 760	ಶಿಲ್ಪಿ	ಶಿಲ್ಪಿ	ಶಿಲ್ಪಿ	ಶಿಲ್ಪಿ	0 1 11-75
G 760	ಶಿಲ್ಪಿ	ಶಿಲ್ಪಿ	ಶಿಲ್ಪಿ	ಶಿಲ್ಪಿ	0 0 29
H 760	ಶಿಲ್ಪಿ	ಶಿಲ್ಪಿ	ಶಿಲ್ಪಿ	ಶಿಲ್ಪಿ	0 0 9-50
I 760	ಶಿಲ್ಪಿ	ಶಿಲ್ಪಿ	ಶಿಲ್ಪಿ	ಶಿಲ್ಪಿ	ಅನುಭವದಲ್ಲಿನ ಪ್ರಾಯಿಕತೆ, ಶಿಲ್ಪಿ
J 760	ಶಿಲ್ಪಿ	ಶಿಲ್ಪಿ	ಶಿಲ್ಪಿ	ಶಿಲ್ಪಿ	0 1 5-25
K 760	ಶಿಲ್ಪಿ	ಶಿಲ್ಪಿ	ಶಿಲ್ಪಿ	ಶಿಲ್ಪಿ	0 1 9-75
L 760	ದೇವಾಲೀಗಳಲ್ಲಿನ ಪ್ರಾಯಿಕತೆ	ದೇವಾಲೀಗಳಲ್ಲಿನ ಪ್ರಾಯಿಕತೆ	ದೇವಾಲೀಗಳಲ್ಲಿನ ಪ್ರಾಯಿಕತೆ	ದೇವಾಲೀಗಳಲ್ಲಿನ ಪ್ರಾಯಿಕತೆ	1 0 25
				ದೇವಾಲೀಗಳಲ್ಲಿನ ಪ್ರಾಯಿಕತೆ	0 0 15-75

නො.	ඉඩමේ නම.	අත්දම.	අයිතිකම හියහනු.	අ. රු. ප.
M 760	දෙල්ගකුම්පිට සෞඛ්‍ය			
	ස්ථිවිල්ල එහිට			
N 760	දෙල්ගකුවන්ක	කුවුර	ඩී. දහියල් පුරු	0 1 21.75
O 760		කැලේ	එම	0 0 11.50
P 760	දෙල්ගකුවන්ක	පොල්වන්ක	රු. අර්කෝලිය තුළිය	0 0 29.75
Q 760	ආකෘතිය	එම	ඇ. නොවනේරිය ගුරු	0 1 27
R 760	එම	එම	ඇම්. පූවාරිස්	0 1 1
S 760	එම	එම	ඇම්. එචියස් පුරු	0 0 26
T 760	දෙල්ගකුකාන්ක	කැලේ	සි. දේශ යයිමන්	0 1 1.75
U 760	ආකෘතිය	එම	ඩී. ගෙරුනිය අලුමිනි	0 0 6
V 760	දෙල්ගකුකාන්ක	කැලේ	මනිඹයස් කුරේ	0 0 25
W760	බුල්ගකුවන්ක	එම	සි. කාලිචිම්	0 0 20
X 760	සිංහලාගකුවන්ක	එම	සි. දේශ යයිමන්	0 0 24
			දම්ජය පුරුහෙ උරුමන්	
Y 760	එම	එම	සාරයෝ	0 0 18.25
Z 760	එම	පොල්වන්ක	පි. ජ්‍යෙෂ්ඨයන් පුරු	0 0 7
A 761	එම	එම	සි. දේශ යරුණේලිය	0 0 27
B 761	එම	එම	සි. දේශ පූවාරිස්	0 2 1.25
			සි. දේශ යරුණේලිය	0 2 12.25
				7 1 28

ଶ୍ରୀ ପିଲାନ୍ ଦୁଇମି ଅଧିକିକର ଟେଲିଓପ ଫଣ୍ଟର୍ମ୍‌ବିଳି କର୍ତ୍ତରଙ୍ଗରେ ନିବେଦନ ବିଲ ପୋଷିତ ହେଲା କିମ୍ବା ଦୂରଯୈତିରେ ରଖାଯାଇଲା.

ඉගියක් ඉහිමිවලට ඇසින්ව, සිංහල අදේශාංක සූමදෙනම කුමුණුව් ගොඹාන් කුමුණ වෙනුවට හ්‍රියාකාරය අද වත් 1900 ක්වා වෙතුව, රි මැ 19 වෙති දින පෙරවරු 11:30 කැසින්වට හොඹාංකී කුමුණිවියේදී මා ඉදියිවටට පැමින ඒ කොසිඩ්ස්ස්දමේ අධිසින්ව, සිංහල තිබුණුව් තිබුණුව්, සහ මෙම ඉඩුව වෙනුවට ඉල්ලා සිටිය වූල්ලෑ ගණනාන් ජ්‍යෙ අදේශාංක සූමුණුඳු අධිසින්වමේ ගොඹාරගුරුයා කියාසිටිය්ව තිබුණුව් වෙති.

වත් 1900 කටු ජකවාරි මස 9 වෙනි  
දින කොලඹ කළුවේ රැයිදිය.

ଶ୍ରୀ. ଅୟମି. ଫଲୁଦାର,  
ଅଞ୍ଚଳୀତି ଶିରକଣ୍ଡ ପରିଷା.

1876 ம் தூப்து 3 ம் இலக்கச்சட்டத்தினது 7 ம் பிரிவன் பிரகாரம் கவனிப்பென்ளத்தாககில் புகை இரத்தினை நீட்டிதல் என்னும் பகிரங்க தேவைக்கு வேண்டியதான் பின்னர்ச்சிசால்லப்படும் காணிகளை, அஃதாவது :—

பிரதமபட்டத்து இலக்கும் 10,777. குறிச்சி—கிலலப்பன்.

தகுடு.	காணியின் துபைர்.	விவரம்.	உரித்தாளியின் பையர்.	விசாலம்.
C 760	அந்டரூகே ஓவிற்ற	நெவலவயல	எம். பாறண கொள்தா	ஏ. ஆ. பெ.
D 760	திம்பாரிக்கவுத்தை	பறடடைக்காடு	எம். சர்வேஷன் கொள்தா	0 3 29.50
E 760	கொங்கவுத்தை	பெடி	ரி. மீ. கோஸ்தாவும் இன்னே	0 0 20
F 760	பெடி.	பெடி	ருவனும்	0 1 13
G 760	பெடி	பெடி	சி. டோனு ஜோகானு	0 1 11.75
H 760	பெடி	தெணனந்தோட்டம்	எஸ். ஆட்ரான்	0 0 29
I 760	பெடி	பெடி	சி. மீ. கோஸ்தா	0 0 9.50
J 760	பெடி	பெடி	எம். காததேவிஸ் பீரிஸ்	0 1 5.25
K 760	பெடி	பெடி	சி. டோனு ஜோகானு	0 1 9.75
L 760	டெலகக ஓவிற்ற	வெளிநிலம்	நி. தனியல் பெரேரா	1 0 25
M 760	டெலகக அவை து உடு	மூலவ ஓவிற்ற	பெடி	0 0 15.75
N 760	பெடி	நெவலவயல	பெடி	0 1 21.75
O 760	டெலககவுத்தை	பறடடைக்காடு	ச. அானுலுவிஸ் கூறா	0 0 11.50
P 760	பெடி	தெணனந்தோட்டம்	என். குபாரிஸ் குறை	0 0 29.75
Q 760	அமபக்கவுத்தை	பெடி	எம். சுவாரிஸ்	0 1 27
R 760	பெடி	பெடி	எம். ஒபியல் பெரேரா	0 0 1
S 760	பெடி	பறடடைக்காடு	சி. டோன். சிமான்	0 0 26
T 760	டெலககதனட்ட	பெடி	நி. ஜெக்ரூனிஸ் அலமிடா	0 0 1
U 760	அமபக்கவுத்தை	தெணனந்தோட்டம்	மத்திலாகுறை	0 0 6
V 760	டெலகாகனட்ட	பறடடைக்காடு	சி. கச்சிகாமி	0 0 25
W 760	புலுககவுத்தை	பெடி	சி. டொன் சிமான்	0 0 20
X 760	சியமபலககவுத்தை	பெடி	இமிங்குபெரோவின் உரித்தா	0 0 24
Y 760	பெடி	பெடி	ரிக்ள்	0 0 18.25
Z 760	பெடி	தெணனந்தோட்டம்	பி. யஸ்கினு பெரேரா	0 0 7
A 761	பெடி	பெடி	சி. டொன் சர்வேஷனிஸ்	0 0 27
B 761	பெடி	பெடி	சி. டொன் சுடேனிஸ்	0 2 1.25
			சி. டொன் சர்வேஷனிஸ்	0 2 12.25

எடுத்துக்கொள்வதற்கான எத்தனைக்கூடியமுபடி 1876 ம் நாட்டுத் தக்காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தின்து 6 ம் பிரிவின் ஏற்பாடுகளினால் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் ஒத்த சாதியியவர்கள் எனக்குக் கற்பினை செய்திருப்பதனால், அதைகாணிகளை ஆட்சிநிலைப்புக்கொள்ள அரசாட்சியாக எண்ணியிருக்கிறா என்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இத்தீர்க்கொண்டு பிரச்சித்தபராய் விளம்பரங்கூடியதை கேட்டு விடுவேன்.

மேற்கூறித்த காணிகளுக்கு உரித்துப்போகின்ற சுகவரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1900 ம் வரு மாசிமாஸ் 19 ந் தெகிலிவன்று முனையரம் 11.30 மணிக்கு கொழும்புக் கச்சேரியில் என்னும்போக வெளிப்பட்டுத் தத்தக்கூடு அக்காணிகளிலுள்ள உடன்தொகளின்து தனமையையும் அவ்வட்டந்தைகளுக்காய்த் தாம சாகிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவாகளிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

கொழும்புக் கண்ணரி,  
1900 ம் நூல் தொற்று 9 ந் ட.

ජ්. ගම්. පවුලර්,  
අරசාත්මි ගසක් ④.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Kelani Valley Railway extension, to wit:—

**Preliminary plan 10,778. Village—Killapane.**

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
C 761	Delgahawatta	Cocoanut garden	C. Don Domingo	0 1 33-25
D 761	Kapurubandagewatta	do.	M. John de Costa, &c.	0 1 4
E 761	Do.	do.	S. Almeida, &c.	0 0 6-50
F 761	Do.	do.	C. Kachchihami	0 0 3
G 761	Do.	do.	Mr. D. Daniel Perera	0 0 37
H 761	Do.	do.	C. Nonohami, &c.	0 0 33
I 761	Do.	do.	C. Don Lewis	0 0 9-50
J 761	Do.	do.	P. Thomis Perera	0 0 7-50
K 761	Do.	do.	Mr. D. Daniel Perera	0 0 1-50
L 761	Do.	do.	C. Nonohami	0 0 13-25
M 761	Do.	do.	Mr. D. Daniel Perera	0 0 34-25
N 761	Warakaliyawatta	do.	D. Solomon Perera	0 0 34
O 761	Delgahawatta	do.	Mr. A. H. Wijesinha	0 1 2-50
P 761	Do.	do.	do.	0 0 12-50
Q 761	Do.	do.	W. John de Costa	0 2 19
R 761	Do.	do.	L. Girigoris Appu	0 0 7
S 761	Hadokaghahawatta	do.	Mr. D. Daniel Perera	0 0 21
T 761	Delgahawatta	do.	Mr. D. Daniel Abayaratna	0 3 31-50
U 761	Ambagahawatta	do.	do.	0 0 23-75
V 761	Do.	do.	Mr. D. David Abayaratna and B. Lucihami, &c.	0 1 1-25
W 761	Timbirigahawatta	Cinnamon land	Mr. Don David Abayaratna	0 2 12-75
X 761	Ambagahawatta	Cocoanut garden	D. H. Perera	0 1 17
Y 761	Do.	do.	M. Seduhami	0 0 12-50
Z 761	Do.	do.	T. Cornelis Perera	0 1 6
A 762	Do.	do.	D. Bastian Perera	0 0 6
B 762	Kosgahawatta	do.	D. Harmanis Perera	0 0 20-50
C 762	Do.	do.	Hendrick Perera	0 1 0

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Colombo Kachcheri on February 21, 1900, at 11.30 A.M., and to state the nature of their respective interests in the lands and the amount and particulars of their claims to compensation for such interests.

The Kachcheri,  
Colombo, January 9, 1900.

G. M. FOWLER,  
Government Agent.

കുടിയമ 10,778. കമ—കില്ലപ്പന്ത്.

கோ.	உடல்தொகை	உயிர்வீசும் பாதிப்பு	உயிர்வீசும் பாதிப்பு	குறிப்பு
C 761	ஒன்று	ஒன்று	ஒன்று	0 1 33-25
D 761	ஒன்று	ஒன்று	ஒன்று	0 1 4
E 761	ஒன்று	ஒன்று	ஒன்று	0 0 6-50
F 761	ஒன்று	ஒன்று	ஒன்று	0 0 3
G 761	ஒன்று	ஒன்று	ஒன்று	0 0 37
H 761	ஒன்று	ஒன்று	ஒன்று	0 0 33
I 761	ஒன்று	ஒன்று	ஒன்று	0 0 9-50
J 761	ஒன்று	ஒன்று	ஒன்று	0 0 7-50
K 761	ஒன்று	ஒன்று	ஒன்று	0 0 1-50
L 761	ஒன்று	ஒன்று	ஒன்று	0 0 13-25

ଶୁଣିଲେବ ରୂପିତ ଅଜନ୍ମିତିର କୁଣ୍ଡଳୀର ଥାର୍ମିଟିଵ ଅଞ୍ଚେଲିମେ କାର୍ଯ୍ୟପଦବୀର ହୀଲିବିଲ ବିଲ ଫେର୍ମରିଷକରୀର ଦ୍ୱାରାକୁ ପରିବର୍ତ୍ତନ ଆଧୁନିକା କରିଲେବିଲି ଏହିକାର ହୀଲିବିଲି ମେଡିନ ଦ୍ୱାରାମିଳେବିଲି ।

වල 1900 කුටු ජනවාරි මස 9 ටෙනි දින කොළඹ කුම්වේරියේදී.

ଶ୍ରୀ. ଅୟମି. ଫଲ୍ଲୁଳର,  
ଯୁକ୍ତେବୁନ୍ଦେ ଶୀରସ୍ତ ଲମ୍ବା.

1876 ය ග්‍රෑන්ති 3 ම පිරිවින් පිරාකාරම කළඩිප්පුන්ගේ තාක්ෂණ ප්‍රයෝග වීතියෙහි නිමුවල දීමෙන් නොමැති තෙවන්තියාත්මක පින්නාක්ස්කාලවපාමිය කාණ්ඩිනා, අංශ්තර බඳා :—

பிரதமபடத்து இலக்கம் 10,778. சூழிச்சி—கிளவப்பனை..

துண்டு.	கனியின் பெயா.	விபரம்.	உரித்தாளியின்பெயா.	விசாலம்.
C 761	டெலகவுத்தை	தென்னந்தோட்டம்	சி. டொன் டியிங்கு	அ. ரா. ப.
D 761	கப்புறுவண்டிகேவ	தை	எம். யோன். டி. கோஸ்தா	0 1 33·25
E 761	பெடி	பெடி	எல். அலமேடா	0 1 4
F 761	பெடி	பெடி	சி. கெச்சிகாமி	0 0 6·50
G 761	பெடி	பெடி	மு. டனியல் பெரேரா	0 0 3
H 761	பெடி	பெடி	சி. தோனேகாமி	0 0 37
I 761	பெடி	பெடி	சி. டொன் லுயிஸ்	0 0 33
J 761	பெடி	பெடி	பி. தோமிஸ்பெரேரா	0 0 9·50
K 761	பெடி	பெடி	மு. டனியல் பெரேரா	0 0 7·50
L 761	பெடி	பெடி	சி. நோனேகாமி	0 0 1·50
M 761	பெடி	பெடி	மு. டனியல் பெரோா	0 0 13·25
N 761	வறகவியவுத்தை	பெடி	மு. சல்மா பெரோா	0 0 34·25
O 761	டெலகவுத்தை	பெடி	ஏ. ஜே. விஷ்ணுகிங்க	0 1 34
P 761	பெடி	பெடி	பெடி	0 1 2·50
Q 761	பெடி	பெடி	பாயின்டு. ஜோன். டி. கோஸ்தா	0 0 12·50
R 761	பெடி	பெடி	எல். கிறிகோரிஸ்தப்பு	0 2 19
S 761	கடோக்கவுத்தை	பெடி	மு. டனியல் பெரோா	0 0 7
T 761	டெலகவுத்தை	பெடி	மு. டனியல் அபயரடன்	0 0 21
U 761	அம்பகவுத்தை	பெடி	மு. டெவிட் அபயரடன், வி. லுசி	0 3 31·50
V 761	பெடி	பெடி	காமி	0 0 23·75
W 761	திமபிரிக்கவுத்தை	கறுவாநிலம்	எம். டொன் டெவிட் அபயரடன்	0 1 1·25
X 761	அம்பகவுத்தை	தென்னந்தோட்டம்	மு. எச். பெரோா	0 2 12·75
Y 761	பெடி	பெடி	எம். சிடோகாமி	0 1 17
Z 761	பெடி	பெடி	ரி. காண்ணலீஸ் பெரோா	0 0 12·50
A 762	பெடி	பெடி	மு. வஸ்தியான் பெரோா	0 1 6
B 762	காவகவுத்தை	பெடி	மு. காமரனிஸ் பெரோா	0 0 6
C 762	பெடி	பெடி	கெனதிறிக் பெரோா	0 0 20·50
				0 1 0

எடுத்தக்கொள்வதற்கான எத்தனங்குசெய்யும்படி 1876 ம் இல்லத்துக் கணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினைது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினாலும் ஆலோசனையுடன் தேவையிடப்பெற்றுக்கொள்ளப்பட்டு வருகிறது. அதைப்பற்றி அதைப்பற்றிக்கொள்ள அரசாங்கமாக என்னிடிருக்கிறார் என்பதை 7 ம் பிரிவீன்படி வேண்டிய பிரகாரம் நாள் இதனைக்கொள்ள பரசித்தமாய்வின்மொழுகையிடுகிறேன்.

டெந்தூறித்த காணிகளுக்கு உரித்தப்பேசுகளை சுலவரும் தர்மாக அவைத் துறையில் காரியகாரா மூலமாய் 1900 ம் ஆண்டு பாசிராசம் 21 ந் தேதியிலை ரூ 11.30 மணிக்கு கொழும்பு கச்சேரியில் என்றுள்ள பாக வெளிப்பட்டுத் தத்தமக்கு அதானிகளிலுள்ள உடந்தைகளின் து தன்மையையும் அவ்வுடற்றத்தகுங்கா ய்த தாம சாகிக்கும் உரித்துகளின் தொகையையும் விவாங்களையும் சொல்லுமூடி இதனால் அவாகளிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

கொழும்பு சுசோரி,  
1900 ம் ஆண்டு வைத்து 9 ந் வ.

க்ரீ. எம். பவுளர்,  
அாசாட்டி குச்சண்டு.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Kelani Valley Railway extension, to wit:—

## Preliminary plan 10,779. Village—Narahenpita.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
9505	—	Cinnamon land	Crown	0 0 7-50
9506	—	do.	do.	0 1 23-75
9507	—	do.	do.	0 0 9-50
D 762	Jambugahawatta	Cocoanut garden	W. Carlina Boteju and another	0 0 28-25
E 762	Do.	do.	do.	0 0 1-50
F 762	Do.	do.	G. Siman Frenado and others	0 0 33-50
G 762	Do.	do.	do.	0 0 2
H 762	Do.	do.	L. Don Pitoris	0 0 13
I 762	Do.	do.	A. James Gabriel	0 0 6
J 762	Do.	do.	A. Joronis Gabriel and others	0 0 13-75
K 762	Do.	do.	Notary of Polgasowita	0 0 21
9508	—	Cinnamon land	Crown	2 1 3-25
9509	—	do.	do.	0 1 35-75
L 762	Jambugahawatta	Cocoanut garden	Heirs of K. D. Joseph	0 0 5
M 762	Do.	do.	Heirs of Don William, Notary of Timbirigasyaya	0 0 11-25
N 762	Do.	do.	L. Don Pitoris	0 0 6
O 762	Do.	do.	B. Dona Eliza and L. Don Simon	0 0 4
P 762	Do.	do.	do.	0 1 35
Q 762	Talgahawatta	Cocoanut garden and grass land	L. Don Belenis, &c.	0 2 35-75
9510	Kapuruduwa	Cinnamon land	Crown	4 1 15
R 762	Do.	Paddy field	L. Don Pitoris	0 2 12-75

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Colombo Kachcheri on February 23, 1900, at 11.30 A.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

The Kachcheri,  
Colombo, January 9, 1900.

G. M. FOWLER,  
Government Agent.

**ඩී 1876 සුව අවරදේ තොමිටර විස්තා ආදාළතු වෙත යොවෙන් වගක්කියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කවුදුන්හා කට, එහි:—“කැලක්වූ මූලික මිල් දුම්රිය පාර සැදැම පිළිසිය මෙහි පෙන්න සඳහා වෙබු ඉඩුම ලබා ගැනීම සඳහා ත්‍රියාකරණ පිළිසි “වත් 1876 දේ ඉඩුම ලුවාගැනීමේ ආදාළතුයේ” හැවති කාණ්ඩියේ කර නිබෙහ පාඨයාර්ථිවල් ප්‍රකාරයට කාරක මස්තිෂ්කය, මේ මෙනු මෙන් ඇතුළු උස්ථානය සඳහා වෙශ්‍යාචාර මට අණ දැඩි තිබේ, ඒ ඉඩුම් මත :—**

සිංහල 10,779. ගම්-කාරණෙනුව.

කො.	ඉඩමේ භම්	අඟදම්	අයිතිකම් කිහිපයකා	මගය.
				අ. රු. ප.
9505	—	කරුදු විම	අන්ත්‍රීව	0 0 7·50
9506	—	ඡම	ඡම	0 1 23·75
9507	—	ඡම	ඡම	0 0 9·50
D 762	ජම්මුගහවන්ක	පොලුවන්ක	චිත්‍රිව. කරුදියා බොනේපු සය කවන් කෙසෙන්	0 0 28·25
E 762	ඡම	ඡම	ඡම	0 0 1·50
F 762	ඡම	ඡම	ඩී. සිම්න් ප්‍රසාදයු සහ කවන්	0 0 33·50
G 762	ඡම	ඡම	ඡම	0 0 2
H 762	ඡම	ඡම	ඇල්. දෙනු පිලුව්රිස්	0 0 13
I 762	ඡම	ඡම	ඩී. පේමිස් ශේෂියෙල්	0 0 6
J 762	ඡම	ඡම	ඩී. රෝර්ස් සේල්වුයෙල් සහ කවන්	
K 762	ඡම	ඡම	කවන්	0 0 13·75
9508	—	කරුදුවිම	පොලුගය එවිට කො. කරිස්	0 0 21
			අන්ත්‍රීව	2 1 3·25

නො.	දුවමේ නම.	අඟ්‍යම.	අයිතිකම කිහිපයා	මගය:
9509	—	කුරුදුවීම	ඖණ්ඩුව	අ. රු. උ. 0 1 35.75
L 762	ජල්බහවස්ක	පෙ.උවස්ක	නේ. වි. පෙරියෝලෙ උරුමක් කාරණයේ	0 0 5
M 762	එම	එම	දැන එලියම්කේ උරුමක් කාරණයේ	0 0 11.25
N 762	එම	එම	අ.ල්. දැන එහෝරිස් ඩි. දැන එලිසා, අ.ල්. දැන සිමය	0 0 6
O 762	එම	එම	එම	0 0 4
P 762	එම	එම	අ.ල්. දැන එවලෝනිස් සහ ආවත් අය	0 1 35
Q 762	භල්ගවස්ක	පෙ.උවස්ක සහ හහ තොල තිව්	ඖණ්ඩුව	0 2 35.75
9510	කුපරුදුව	ඇරුදු තිව්	අ.ල්. දැන එලෝරිස්	4 1 15
R 762	—	ඇතුළු		0 2 12.75
				10 1 350

වංශ 1900 ක්වූ ජයවර්ධන මහ ඩී වෙති දින  
කේ, මුණ් කට්ටලේ වෙරියෙදිය.

1876 ம் வூபு-த்து 3 ம் இலக்கச் சட்டத்தின்து 7 ம் பிரிவின் பிரகாரம் களனிப்பள்ளத்தாக்கில் புகை பிரதானிக்கையை நிற்கிறதல் என்னும் பகிரங்க தேவைக்கு வேண்டியதான் பின்னர்ச்சொல்லப்படும் காணிகளை, அஃதாவது :-

பிரதமபடத்து இலக்கம் 10,779 குழிச்சி—நாறகென்பிற்ற.

துண்டு.	காணியின் பெயர்.	விபரம்.	உரித்தாளியின் பெயர்.	அ. ரூ. ப.
9505	—	கறுவா கிலம்	முடி	0 0 7.50
9506	—	மீடி	முடி	0 1 23.75
9507	—	மீடி	முடி	0 0 9.50
D 762	ஜம்புகாவத்தை	தென்னங்கோட்டம்	பெயின்டு. கால்லீனு பொத்தேச்சவும் இன்னென்றாலும்	0 0 28.25
E 762	மீடி	மீடி	மீடி	0 0 1.50
F 762	மீடி	மீடி	ஐ. சிமான் பரஞ்ணாவும் மறுபே ரும்	0 0 33.50
G 762	மீடி	மீடி	மீடி	0 0 2
H 762	மீடி	மீடி	எல். டொன் பிளோரிஸ்	0 0 13
I 762	மீடி	மீடி	எ. ஜேம்ஸ் கபிரியல்	0 0 6
J 762	மீடி	மீடி	எ. ஜெஃபேர்னிஸ் கபிரியலும் மறு பேரும்	0 0 13.75
K 762	மீடி	மீடி	பொள்கல்லூலிந்றவின் நொத்தாரிஸ்	0 0 21
9508	—	கறுவா கிலம்	முடி	2 1 3.25
9509	—	மீடி	முடி	0 1 35.75
L 762	ஜம்புகாவத்தை	தென்னங்கோட்டம்	கே. டி. யோசேப்பின் உரித்தாளிகள் 0 திம்பிரிக்ஸ்யாயவின் நொத்தாரிசா கிய டொன் விலலியத்தின் உரித் தாளிகள்	0 5 0 0 11.25
M 762	மீடி	மீடி	எல். டொன் பிதாரிஸ்	0 0 6
N 762	மீடி	மீடி	பி. டோனு இலைசா, எல். டொன்	0 0 4
O 762	மீடி	மீடி	சிமோன்	0 1 35
P 762	மீடி	மீடி	மீடி	0 0 4
Q 762	தல்காவத்தை	தென்னங்கோட்டமும் பூல் கிலமும்	எல். டொன் பெலேனிஸ்	0 2 35.75
9510	கப்புறுடுவ	கறுவாகிலம்	முடி	4 1 15.
R 762	—	நெலவயல்	எல். டொன் பிதேராரிஸ்	0 2 12.75

எடுத்துக்கொள்வதற்கான எத்தனைஞ்செய்யும்படி 1876 ம் நூல்-த்து காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத் தின்து 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையின் து ஆலோசனையுடன் தேசாஸ்பதியவர் கள் எனக்குக் கற்பணி செய்திருப்பதனால், அக்காணிகளை ஆட்சி ஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய் விளம்பராண்டெய்கிறேன்.

மேற்குறித்த காணிகளுக்கு உரித்துப்பேசுகின்ற கலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1900 ம் ரூபு மாசிமாதம் 23 ந் தேதியிலன்று 11.30 மணிக்கு கொழும்பு செக்சேரியில் என் முன்பாக வெளிப்பட்டுத் தத்தமக்கு அக்காணிகளிலுள்ள உடன்நைதகளின் தன்மையையும் அவ்வட்சித்தகளுக்காயத் தாம் காதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனுடைய அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

କୋଡ଼ିମ୍ବ କଚିଶେରି,  
1900 ମୁଣ୍ଡ ତଥା 9 ନଂ ଟ.

ஜி. எம். பவுலர்,  
அரசாட்சி ஏண்டு.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for the Kelani Valley Railway extension, to wit:—

Preliminary plan 10,776. Village—Welikada.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
9504	Model Farm	Open land	Crown	13 1 24

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Colombo Kachcheri on February 16, 1900, at 11:30 A.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

The Kachcheri,  
Colombo, January 9, 1900:

G. M. FOWLER,  
Government Agent.

**වලි 1876 කුටු අඩුරුදීදේ නොම්බර විසේ ආසුපතුවයේ හාටෙවෙන් වැන්ත්තියේ ප්‍රකාරයට අන්ත්‍රීමේ කටයුතු කළට, එකම් :— දැලුව්වූ මාම් දුම්රියාර සැදුම පිළිසි මෙය පැතැනු පදනම් සඳහාවෙන් ඉඩම් ලබාගැනීම් සඳහා ක්‍රියාකරණ පිළිසි “වලි 1876 ජේ ඉඩම් ලබාගැනීම් ආසුපතුවයේ” හාටෙන් කාංච්ඡයේ කරන්නේ පෙ. ගාරුනුවල ප්‍රකාරයට කාරක මස්තිෂ්සාවේ මස්තුණු ඇතුළු උඩුවා ගැන්වනුයෙන් දිසිඥායාර විට අන්තරේ තිබේ, ඒ ඉඩම් කම් :—**

ଦିନୀରେ 10,776. ଗୋ—ପ୍ରକାଶବି.

କେୟ. ବୁଦ୍ଧିମତୀ କମ୍. ଅନ୍ତର୍ଦ୍ଦୂର. ଅଧିକାରୀଙ୍କ ମହିନେଚ୍ଯା. ମହିନୀ. ଅ. ରୁ. ପି. 13 1 24  
9504 ଫୁଲିଯୁଗେ, ଡିପାର୍ଟ୍ମେଣ୍ଟ କୁର୍ଦ୍ଦିତ ଆର୍ଥିକା

ඉගකායි ඉඩවට අයිත්වා,සික්මි ඇශ්‍යාවූ සාම්දෙමත කුමුණු තොළෙහාත් කුවන් වෙළුවට ත්‍රියාකරණ අය වම් 1900 ක්වා පෙශවාරි මය 16 වෙනි දින පෙරවරු 11:30 කැනිසුවට තොළෙහාත් කුමුණු පෙශවාරියේදී ම, ඉදිරිපිටව පැමික ඒ තොළෙහාත් අයිත්වා,සික්මිමද කිය, කිය සිපින්ට තිබාවා සහ මෙම ඉඩවට වෙළුවට ඉඳුලා,සිපින් මුදල් ගැනුනු ප්‍රව ඇශ්‍යාවූ තුමුණ් අයිත්වාම තොළෙහාත් කිය සිපින්ට තිබා විව මෙයින් දහනය නැතුයි.

වම් 1900 කටු ජනවාරි මධ්‍ය 9 ලෙඛි  
දහ කොළඹ කළුවේ රැකියාවෙයි.

ଶ୍ରୀ. ଅୟମି. ଫଲସ୍ଵିଲ୍ଲର,  
ଆଞ୍ଚଳିକ ଶ୍ରୀପତ୍ରଙ୍କ ଉତ୍ତିଷ୍ଠାନ

1876 ம் ஞா-த்து 3 ம் இலக்கச் சட்டத்தினால் 7 ம் பிரிவின் பிரகாரம் களைப்பள்ளத்தாக்கில் புகையிரதவுடனியை நீட்டிடுவதை என்னும் பகிரங்க தேவைக்கு வேண்டியதான் பின்னால் சொல்லப்படும் காணியை, அஃதாவது :—

பிரதமபட்டது இலக்கம் 10,776. குறிச்சி—வெலிக்கடை.

துண்டு.	காணியினது பெயா.	விவரம்.	உரித்தாளியின பெயா.	விசாலம்.
9504	பொருவூர்ம்	வெறுநிலம்	400	அ. ரூ. 24

எடுத்துக்கொள்வதற்கான எதிரனஞ்செய்யும்படி 1876 ம் இறப்த்துக் காலை எடுத்துக்கொள்வதைப்பற்றிய சூடத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையின் து ஆலோசனையுடன் தே சாடிப்புவாகள் எனக்குக் கற்பணிசெய்திருப்பதனால், அத்காணியை ஆடிசெய்ப்புக்கொள்ள அரசாட்சியார் எண்ணிப்பிருக்கிறா என்பதை 7 ம் பிரிவினும்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய விளம்பராந்தெடுப்பித்துன.

மேற்குறித்த காணிக்கு உரித்தப்பேசகின்ற சகலரும் தாமாக அவ்வது அவரவருடைய காரியகாரர் மூலமாய் 1900 ம் ஆபு மாசிமாசம் 16 ந் தேதியிலென்று 11.30 மணிக்கு கொழும்பு கச்சேரியில் என்முன்பாக வெளிப்பட்டுத் தத்தமக்கு அதகரணியிலுள்ள உடன்தெளினின்று தன்னமையையும் அவ்வட்டந்தெளுக்காய்த் தாம் சாகிக்கும் உரித்தகளின் தொகையையும் ஏவரங்களையும் சொல்லுமிடம் இதனால் அவாகஸிடத்திற் கேட்டு கூடுதலாக விடுகிறது.

கொழும்பு கச்சேரி,  
1900 ம் வருட நூல் 9 ந் எ.

ජ්. ගම. පත්‍රලා,  
අරානාංශ ව්‍යුසා(6).

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Kelani Valley Railway extension, to wit:—

## Preliminary plan 10,780. Village—Pannipitiya.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.
				A. R. P.
S 762	Delgahawatta or Kahatagahawatta	Young cocoanut garden	M. Suwaris Perera	0 2 32
T 762	Gedamagahawatta or Hikgahawatta	Cocoanut garden	B. John Perera	0 0 23
U 762	Do.	do.	A. A. Elisahami and others	0 0 33
V 762	Do.	do.	L. Sadaris Perera and others	0 1 250
W 762	Millagahawatta	do.	W. Kachchi Alvis and others	0 0 25.50
X 762	Do.	do.	A. Don Hendrick	0 1 26.50
Y 762	Do.	Cocoanut garden over- grown with jungle	P. Don Suwaris and others	0 0 28.50
Z 762	Do.	do.	R. A. Don Siman and others	0 2 30.75
A 763	Do.	do.	W. Cornelis Alwis	0 0 32.25
B 763	Do.	Young cocoanut over- grown with jungle	K. Don Bastian	0 0 28.50
C 763	Do.	Cocoanut garden	A. Samuel Perera	0 0 21
D 763	Timbirigahawatta	do.	do.	0 0 9
E 763	Do.	do.	R. A. Don Davit Appuhami and others	0 0 18.25
F 763	Do.	do.	R. A. Don Davit Appuhami	0 0 25.25
G 763	Kongahawatta	do.	R. A. Don Louis Appuhami and others	0 0 35
H 763	Delgahawatta	do.	R. A. Don Carlinahami and others	0 0 30.75
I 763	Do.	do.	R. A. Don Leyanorahami and others	0 0 28.75
J 763	Do.	do.	R. A. Don Manuel Weda Appuhami	0 0 5
K 763	Do.	do.	H. Don Hendrick and others	0 1 37.50
L 763	Battadombagahawatta	do.	K. Siman Perera and others	0 1 1
M 763	Do.	do.	A. Mechohami and others	0 1 29.25
N 763	Migahawatta	do.	Jananachchige Don Cornelis Appuhami and others	0 2 31.75
O 763	Delgahawatta	do.	William Jayasekara, Peace Officer of Pamu- nuwa	0 3 7.75
P 763	Kahandeyawatta	do.	S. Don Hendrick and others	0 1 28
Q 763	Do.	do.	S. Abilina Perera and others	0 0 22.50
R 763	Do.	do.	Singappulige Adonis Perera and others	0 2 15.25
				8 0 850

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Colombo Kachcheri on February 26, 1900, at 11.30 A.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

The Kachcheri,  
Colombo, January 9, 1900.

G. M. FOWLER,  
Government Agent.

වෙත 1876 කුට්‍ර අවරුදුදේ කොමිටර වීඩ ආසුනුලදී හැඳවෙනි විකාරකට ආණ්ඩුවේ කටයුතුක කළ නිකුත් සහ එකම් :— කුලුව්වූලි, එම දුම්මරිකාර යැදීම තීමිස මෙන් පක්ක සැදුක්කාවෙන ඉඩම් ලබාගැනීම් සඳහා, හිඹා කරන පිතිනි “වෙත 1876 දේ ඉඩම් ලබාගැනීම් ආසුනුලදී” හැඳවෙන කාණ්ඩාවෙන පාරා ගාරුදුවල පිකාරකට භාරක මත්ත්‍රිකාරී මත්ත්‍රියාන් ඇතුළු උතුම් සැක්වකාන් නිසිජාකාර මට අණ්ඩුවේ නිකුත්, එ ඉඩම් නම් :—

## සිනියම 10,780. ගම—ප්‍රස්ථිපිළිය.

නො.	ඉඩම් කම.	අඟදම.	අපියිකම කිරීත්කා.	මගක.
				A. R. C.
S 762	දෙල්ගාහවාන්ස කොශොන්ස් කැඩලකටවාන්ස කොශොන්ස්	පැලපෙල්වන්ස	ඇම්. පුවාරිස පුරු	0 2 32
T 762	යැබුවකටවාන්ස කොශොන්ස් කැඩලකටවාන්ස කොශොන්ස්	පොල්වන්ස	කි. ජෝන් පුරු	0 0 23
U 762	එම	එම	ඒම්. එම්. එලියාකාම් සහ වෘත්තා	0 0 33
V 762	එම	එම	ඇල්. සෙනුරුරිස පුරු සහ වෘත්තා අය	0 1 2.50
W 762	මිල්ලගාහවාන්ස	එම	චිලිලි. කැමිල් අල්විස සහ වෘත්තා අය	0 0 25.50
X 762	එම	එම	ඒම්. දෙනු ගෙයදිස්	0 1 26.50
Y 762	එම	කැලුවන නිකු	ඒම්. දෙනු පුවාරිස සහ වෘත්තා අය	0 0 28.50
Z 762	එම	එම	ඇර්. ඒ. දෙනු සයිමන් සහ වෘත්තා	0 2 30.75
A 763	එම	එම	චිලිලි. කොරනෙලිස අල්විස	0 0 32.25
B 763	එම	පැලපෙල්වන්ස,	කො. දෙනු බිජියියන්	0 0 28.50
		(කුලු වැවි නිකු)	පොල්වන්ස පුරු	0 0 21
C 763	එම	පොල්වන්ස	ඒම්. පාමෙල් පුරු	0 0 9
D 763	සිංහිකාහවාන්ස	එම	ඇර්. ඒ. දෙනු දුවින් අප්පාරාම් සහ වෘත්තා	0 0 18.25
E 763	එම	එම	ඇර්. ඒ. දෙනු දුවින් අප්පාරාම්	0 0 25.25
F 763	එම	එම		

නො.	ඉඩමේ නම.	අනුදව.	අයිතිකම කිහිපයා	මගෙ.
G 763	කෝන්ගහවන්ක	පොල්වන්ක	අර්. එ. දෙශ එලිස අපේපුකාම් සහ කවත්	අ. රු. ප. 0 0 35
H 763	දෙල්ගහවන්ක	එම	අර්. එ. දෙශ කරුණියාකාම් සහ කවත්	0 0 30.75
I 763	එම	එම	අර්. එ. දෙශ ලියකොරුගාම් සහ කවත්	0 0 28.75
J 763	එම	එම	අර්. එ. දෙශ ව්‍යුවලේ වෙදඅප්ප භාම්	0 0 5
K 763	එම	එම	එම්. දෙශ කෙසලින් සහ කවත්	0 1 37.50
L 763	බට්ටදැඩිගහවන්ක	එම	සේ. සිමෙන් ප්‍රේර සහ කවත්	0 1 1
M 763	එම	එම	එම්. මිච්චාම සහ කවත්	0 1 29.25
N 763	මිගහවන්ක	එම	ප්‍රතිඵලිවියෙන් දෙශ කොර්ජසලිස අපේපුකාම් සහ කවත්	0 2 31.75
O 763	දෙල්ගහවන්ක	එම	මිලියම් පෙන්සර, ප්‍රූඩ්ලේ සමාඛ්‍ය මූලුදුනියා	0 3 7.75
P 763	කාගධ්‍යවන්ක	එම	ඇස්. දෙශ කෙසලික් සහ කවත්	0 1 28
Q 763	එම	එම	ඇස්. අච්චියා ප්‍රේර සහ කවත්	0 0 22.50
R 763	එම	එම	සිංහපෙපුලියෙන් අංදුන්ස්ප්‍රේර සහ කවත්	0 2 15.25
				8 0 8.50

ତବୁକେ ଯ ଦ୍ଵାରିତ ଅନ୍ତିମ କ୍ଷେତ୍ରର କୁଣ୍ଡଳିର ପାଶରେ କାଲେଜାବାବ ହୀବେବୁ ବିଲ ପୋର୍ଟାର୍ଟବାବାର ଦ୍ୱାରା ନମ୍ବର କବେଳେବାବ କିମ୍ବା କାର ଦେଇବାବ ମେଦିନୀ ଦ୍ୱାରିତ ଦେଇଲାବ.

ඉගින්දී ඉතුම්වලට අයිතිවාසිකම් ඇත්තා වූ සැමූදේහුම දහුන්ම නොහොතු දෙමුණ වෙනුවට ක්‍රියාකරණ අය වසි 1900 කටු පෙළුවලට මස 26 වෙනි දින පෙරවරු 11.30 කාන්ස්ලව තොළු ආක්‍රිති කළේ වෙරියෝදු මා ඉදිරිපිටව පැමිහ ඒ කොයි අනුමත් අයිතිවාසිකම් දියා දියා සිටින් පට සිංහා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලා සිටින වුද්ධී ග්‍රෑන්ඩ් රේඛා පට ඇත්තා වූ දහුන්ම නොරතුරුන් සිංහා සිටින් පට සිංහා වෙළු වෙශිය දැඟක යුතුයි.

වලි 1900 කුදා ජනවරි මය 9 වෙති  
දින කොළඹ ක්‍රිවේරියෙදිය.

ଶ୍ରୀ. କୁମାର. ପଣ୍ଡିତ,  
ଅଞ୍ଚଳିକ ଶୈଖନିକ ବିଭାଗ.

1876 ம் வெஸ்தது 3 ம் இலகுக்கூட்டத்தின் து 7 ம் பிரிவன் பிரகாரம் கலனிப்பட்டள்ளத்தாக்கில் புதையிரத வகையை நீட்டித்தல் என்றும் பகிரங்கடேவைக்கு வேண்டியதான் பின்னாச்சொல்லப்படும் காணிகளை, அஃதாவது:—

பிரதமபட்டி கூடுமைக்கும் 10,780. குறிச்சி—பள்ளிப்பிற்றியா.

					விசாலம்
					அ. ரூ. ப.
துண்டு.	காணியின்து பெயா,	விவரம்.	உரித்தாளியின பெயா.		
S 762	பெல்கைவத்தை அலவ து கரக்கலத்தை	இளம் தென்னந் தோட்டம்	எம். சுவாரிஸ் பெரேரா	0 2 32	
T 762	கெடமகாவத்தை அவ லது நிக்காவத்தை	தென்னந்தோட மம்	பி. யோன் பெரேரா	0 0 23	
U 762	ஸ்டி	ஸ்டி	ஏ. ஏ. எலிசாக்காமியும் மறுபேப்ரும்	0 0 33	
V 762	ஸ்டி	ஸ்டி	எல்.சாத்திரிஸ்பெரோவும் மறுபேப்ரும்	1 2 50	
W 762	மிலவகாவத்தை	ஸ்டி	டபிள்டு. கச்சி அலவிசும் மறுபேப்ரும்	0 0 25.50	
X 762	ஸ்டி	ஸ்டி	ஏ. டொன் கென சிறிக்	0 1 26.50	
Y 762	ஸ்டி	ஸ்டி காடு	பி. டொன் சுவாரிசும் மறுபேப்ரும்	0 0 28.50	
Z 762	ஸ்டி	ஸ்டி	ஆர். ஏ. டொன் சீமா துமமறுபேப்ரும்	0 2 30.75	
A 763	ஸ்டி	ஸ்டி	டபிள்டு. கொங்கேன்ஸ் அலவில்	0 0 32.25	
B 763	ஸ்டி	இளம் தென்னம ரம் காடுவளர்ந் தது	கே. டொன். வஸ்தியான்	0 0 28.50	
C 763	ஸ்டி	தென்னந்தோட மம்	எ. சாமுவெல் பெரேரா	0 0 21	
D 763	கிமபிரிக்கலத்தை	ஸ்டி	ஸ்டி	0 0 9	
E 763	ஸ்டி	ஸ்டி	ஆர். ஏ. டொன் தாவித அப்புகாமியு ம மறுபேப்ரும்	0 0 18.25	
F 763	ஸ்டி	ஸ்டி	ஆர். ஏ. டொன் தாவித அப்புகாமி	0 0 25.25	
G 763	கொங்கலத்தை	ஸ்டி	ஆர். ஏ. டொன் ஆயில் அப்புகாமியு ம மறுபேப்ரும்	0 0 35	
H 763	டெலசுவத்தை	ஸ்டி	ஆர். ஏ. டொன் கர்லீனகாமியும் மறு பேப்ரும்	0 0 30.75	
I 763	ஸ்டி	ஸ்டி	ஆர். ஏ. டோனு வெயறகாமியும் மறுபேப்ரும்	0 0 28.75	
J 763	ஸ்டி	ஸ்டி	ஆர். ஏ. டொன். மஜூவல் வெட அப் பகாமி	0 0 5	

துண்டு.	காணியிலை பெயா.	வீபரம்.	விசாலம்.
K 763	டெலகாவத்தை	தன்னந்தொட்டம் எச். டொன் கெனாதிறிக்கும் மறுபே	அ. தூ. ப.
L 763	வதத்டொம்பகவத்தை	ஸ்டி	ரும் 0 1 37.50
M 763	ஸ்டி	ஸ்டி	கே. சிமான் பெரோவுமமறுபேரும் 0 1 1
N 763	மீக்கவத்தை	ஸ்டி	எ. பெச்சோஷாமியும் மறுபேரும் 0 1 29.25
O 763	டெலககவத்தை	ஸ்டி	ஜே. டொன் கொஞ்சனிலை அப்புகா மியும மறுபேரும் 0 2 31.75
P 763	ககன்டேயவத்தை	ஸ்டி	வல்லியம் ஜயசேகர, பொவில் வி தானை 0 3 7.75
Q 763	ஸ்டி	ஸ்டி	என. டொன் கெனாதிறிக்கும் மறு பேரும் 0 1 28
R 763	ஸ்டி	ஸ்டி	எவ். ஆபிலினே பெரோவும மறு பேரும் 0 0 22.50
			சிங்கப்புவிகை அதோனில் பெரேர வும மறுபேரும் 0 2 15.25
			8 0 8.50

எதிதந்தக்காளாவதற்கான எத்தனங்கூடியும்படி 1876 ம் வருபு-த்துக்காணி எதித்துக்கொள்வகையிடப்பற்றிய சட்டத்தின்து 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையின்து ஆலோசனையுடன் தேசா திடப்கூயவாகள் எனக்குக் குறிப்பினைசெய்திருப்பதனால், அங்காணிகளை ஆட்டினுப்புக்கொள்ள அரசாட்சியா என்னியிருக்கிறா என்பதை 4 ம் பிரிவினபடி வேண்டிய பிரகாரம் நான் இதைக்கொண்டு பிரசித்தமாய் விடும்பர என்கெட்டிடுன.

மேற்கூறித்த காணிகளுக்கு உரிச்துப்பேசுகின்ற சுலகரும் தாமாக அல்லது அவரவருடையகாரியகாரா மூலமாய் 1900 ம் ஆண்டு மாசிமாதம் 26 ந் தேதியில் ரூ பகல் 11:30-மணிக்கு கொழும்பு கச்சேரியில் என்முனையாக வெளிப்பட்டுத் தத்தடக்கு அகாணியிலுள்ள உடன்தெளினாலும் தண்மையையும் அவ்வுடன்தெ களுக்காய்த் தாமசாதிக்கும் உரித்துகளினால் தொலைத்தொழில்களிலேயும் வீரங்களையும் சொல்லும்படி இதனால் அவாகளிடத்திற்கு கேள்வுகளைப்படிக்கின்றது.

ஷகாமுட்பு கச்சேரி,  
1900 ம் ஆண்டு ஈத்தினாரி ந் வீ.

## ABSTRACTS OF SEASON REPORTS.

**ABSTRACTS OF SEASON REPORTS FOR THE MONTH OF DECEMBER, 1899.**

**WESTERN PROVINCE.  
COLOMBO AND NEGOMBO DISTRICTS.**

Paddy : maha paddy plants are here and there already in ear.

Dry grain : no cultivation worth reporting

Other products : the supply of fruit and vegetables was good and prices were reasonable.

Prices of staple products : rice, Rs. 3-25 to Rs. 5 a bushel ; cocoanuts, Rs. 25 to Rs. 33 a thousand.

Rainfall : there were a few showers of rain during the month.

Remarks on harvest prospects generally : a fairly good maha crop.

**Observations on the health of the inhabitants: with the exception of a few cases**

measles, and dysentery in some parts of the district, and of two cases of smallpox at Wattala (in Alutkuru korale south) and of another case at Moratumulla (in Salpiti korale), the health of the inhabitants was generally good.

## KALUTARA DISTRICT.

Paddy : the maha cultivation is over and the plants are in fair condition.

Dry grain : nil.

Other products : fruits and vegetables are scarce.

Prices of staple products: rice, Rs. 4 to Rs. 6 a bushel; cocoanuts, Rs. 25 to Rs. 30 per thousand in the totamunes and Rayigam korale, and Rs. 40 to Rs. 50 in Pasdun korale.

Rainfall: moderate.

Remarks on harvest prospects generally: fair.

Health of people : good on the whole.

**Health of cattle : hoof-and-mouth disease exists in some parts of the district.** There is no murrain.

## CENTRAL PROVINCE.

## KANDY DISTRICT.

**Paddy, maha** : the paddy in all the divisions is blossoming.

**Yala**: in Yatinuwara paddy plants are being transplanted.

Dry grain, maha : hill paddy in Tampane is blossoming, amu in Yatinuwara and Harispattu and kurakkan in Pata Dumbara and Pata Hewaheta are also blossoming respectively.

**Yahn : nil.**

Rainfall : sufficient.  
 Prices : paddy, Re. 1·50 per bushel ; kurakkan, Re. 1·25 per bushel ; rice, Rs. 3·50 per bushel ; cocoanuts, Rs. 3·50 per 100.  
 Health of people : good. There were a few cases of chickenpox, measles, and fever in Yatinuwara and Tumpane, and few cases of smallpox at Gampola and Kahatapitiya.  
 Health of cattle : good.

#### MATALE DISTRICT.

Rainfall registered at Matale, 10·23 in.; at Dambulla, 11·72 in.  
 Paddy : in Matale south the maha crops are for the most part in bud. In Matale north and east cultivation is still going on.  
 Dry grain : in Matale south kurakkan crops are growing. In Matale north and east the sowing is nearly over.  
 Tanks : in Matale north full.  
 Health of cattle : good, except foot-and-mouth disease in some villages of Matale north.  
 Health of people : good, but chickenpox lingers in some villages in each division.

#### NUWARA ELIYA DISTRICT.

Kotmale.—Maha crop blossoming ; a good harvest is expected. Kurakkan reaping continued ; prospects good. Sufficient supply of vegetables and fruits. Rainfall : fair. Health of population : good. No disease among cattle.  
 Walapane and Uda Hewaheta.—Paddy : reaping commenced ; prospects good. Kurakkan : young plants looking healthy. Rain not in abundance. The supply of vegetables fair, but little or no fruits. Health of population : satisfactory. No disease among cattle.

#### NORTHERN PROVINCE.

##### JAFFNA DISTRICT.

Rainfall : 4·37 in., as registered at the Public Works Department Office, Jaffna.  
 Weather : there were occasional showers of rain during the first part of the month. The nights were exceedingly dewy.  
 Paddy cultivation : the plants have commenced to blossom and are promising, but want of rain is very much felt all over the peninsula.  
 Dry grain cultivation : kurakkan crops have been damaged by the west wind. Varaku crop is not so good as last year. Paiyaru is in plants.  
 Tobacco : the plants are being transplanted and gardens prepared for the cultivation.  
 Health of people : fever prevail to a great extent.  
 Health of cattle : good.  
 Prices of staple articles : paddy, Re. 1·75 per bushel ; rice, Rs. 4 per bushel ; varaku, Re. 1·25 per bushel ; kurakkan, Re. 1·50 per bushel ; chami, Re. 1·75 per bushel.

##### MANNAR DISTRICT.

Weather : slight drizzling throughout the month amounted to 3·55 in. Wind from north-east. Nights cold and dewy.  
 Agriculture : kalapokam dry sowing in plant. Mud sowing in some villages in progress. Nurseries for tobacco plants being made.  
 Health of people : generally satisfactory.  
 Health of cattle : foot-and-mouth disease prevails throughout the district. No mortality.  
 Price of grain : rice, Rs. 4 per bushel ; paddy, Re. 1·37 per bushel.

##### MULLAITTIVU DISTRICT.

Weather : it rained for the most part during the month. The north-east wind prevailed. Slight dew fell at night.  
 Crops : the paddy fields sown before the setting in of the rains are doing well, while those sown later have been damaged. The prospects of the chena cultivation at Putukkudiyiruppu are good.  
 General health satisfactory, there were a few more cases of measles during the month.  
 Health of cattle : good.  
 Prices of articles : paddy, Re. 1·25 to Re. 1·50 per bushel ; rice, Rs. 3·50 to Rs. 4 per bushel ; kurakkan, Re. 1 to Re. 1·25 per bushel ; gingelly, Rs. 4 to Rs. 4·50 per bushel ; varaku, 75 cents per bushel ; kollu, Rs. 2·50 per bushel ; uluntu, Rs. 4 per bushel ; paiyaru, Rs. 4 per bushel.

#### SOUTHERN PROVINCE.

##### GALLE DISTRICT.

[Not received.]

##### MATARA DISTRICT.

Paddy : fields in crop for maha.  
 Dry grain : restricted cultivation.  
 Prospects : good.  
 Price of paddy : Re. 1·50 per bushel.  
 Price of dry grain : amu and kurakkan, Re. 1 per bushel.  
 Health of people : good.  
 Health of cattle : good.

##### HAMBANTOTA DISTRICT.

Paddy : the maha crops are in different stages of growth ; prospects good.  
 Fine grain : crops blossoming.  
 Weather : fine. There were a few good showers at intervals during the month.  
 Health of people : good, but fever is reported to prevail in some of the outlying villages in Magam pattu and East Giruwa pattu.  
 Cattle : free from disease.  
 Prices : Coast rice, Rs. 4 to Rs. 5 per bushel ; country rice, Rs. 4 to Rs. 5 per bushel ; country paddy, Re. 1·50 to Rs. 1·75 per bushel ; kurakkan, Re. 1·50 per bushel ; cocoanuts, Rs. 30 to Rs. 40 per 1,000 ; plantain bunches, Rs. 40 to Rs. 80 per 100.

## EASTERN PROVINCE.

## BATTICALOA DISTRICT.

Paddy : munmari crop growing well. Kala vellanmai has commenced in some places.  
 Chenas : private as well as small extent of Crown land given to Veddahs and village Sinhalese being harvested.  
 Price of paddy : Re. 1<sup>37</sup>/<sub>4</sub> to Re. 1<sup>50</sup> per bushel.  
 Rainfall : in 1899, 22<sup>08</sup> in.; in 1898, 51<sup>44</sup> in.  
 Public health : generally good, considering the season.  
 Cattle : no murrain.

## TRINCOMALEE DISTRICT.

Rainfall : 20<sup>22</sup> in.  
 Paddy : munmari cultivation in blossom ; prospects good.  
 Tobacco : planting finished.  
 Fishery : good.  
 Health of people : satisfactory.  
 Health of cattle : fair. Murrain stamped out in Kadukkulam east.  
 Prices of staple articles : paddy, Re. 1<sup>25</sup> per bushel ; rice, Rs. 3<sup>62</sup> per bushel.

## NORTH-WESTERN PROVINCE.

## KURUNEGALA DISTRICT.

Wanni Hatpattu.—Paddy : extent cultivated partly abandoned for want of water ; crops poor ; prospects unfavourable. The greater part of chena cultivation failed for want of rain ; prospects unfavourable. Health of people : fever prevails to some extent. Health of cattle : fair. Rain : had few showers during the month.

Dewamedi Hatpattu.—Maha crops in various stages ; prospects unfavourable for want of rain. Chena cultivation good ; prospects fair. Health of people and cattle : good. Rain : had few slight showers during the month.

Katugampola Hatpattu.—Maha paddy crop : fair ; prospects not favourable for want of rain. Chena crops not good for want of rain. Health of people : satisfactory. Health of cattle : satisfactory. Rain : it rained five days in the month.

Hiriyalal Hatpattu.—Maha paddy crop earring, but stunted for want of rain ; prospects favourable. Fine grain : earring ; prospects favourable. Health of people : fair. Health of cattle : good.

Weudawili Hatpattu.—Paddy crops partly earring and partly young ; prospects favourable. There was sufficient rain during the month. Health of people and cattle : fair.

Dambadeni Hatpattu.—Crops partly earring and rest young : prospects good. Fine grain : small extent cultivated ; crops young ; prospects favourable. Health of people : fever prevails in some places. Health of cattle : good.

## PUTTALAM DISTRICT.

Paddy : in Demala hatpattu 568 acres have been cultivated for the maha harvest of 1900, and the crops are in good condition. In Akkarai patti south, Puttalam, and Rajakumarawanni pattus the crops are in various stages of growth, and the crops are in fair condition ; in the Kalpitiya division the plants are in good condition.

Fine grain : in Demala hatpattu 335 acres have been cultivated for the maha harvest of 1900. The crops are in poor condition owing to want of rain. The crops of some chenas cultivated in Rajakumarawanni patty are suffering from want of rain.

Tobacco : plants are growing well in Kalpitiya division and Puttalam and Akkarai patti south, Rajakumarawanni patty, and Kalpitiya division.

Staple products : the price of rice ranged from Rs. 4 to Rs. 5 per bushel ; of paddy, Re. 1 to Re. 1<sup>75</sup> ; of kurakkan, from 75 cents Re. 1 ; and of cocoanuts, from Rs. 3 to Rs. 4 per 100 nuts.

Health of the people : in Demala hatpattu the health of the people was unsatisfactory, fever, cough, and cold prevailing to a considerable extent, and there were cases of diarrhoea and dysentery. Cold and fever are prevailing in Kalpitiya division and Puttalam Rajakumarawanni pattus.

Rainfall : the rainfall registered at Puttalam was 2<sup>83</sup> in., the average of the last five years being 7<sup>97</sup> in.

## CHILAW DISTRICT.

[Not received.]

## NORTH-CENTRAL PROVINCE.

## ANURADHAPURA DISTRICT.

Rainfall : the mean rainfall at Anuradhapura was 17 in. There was a moderate amount of rain throughout the Province. The rainfall was less than that in the previous year.

Paddy : most of the fields about the town of Anuradhapura have been cultivated, and the young crop is promising. In the villages the fields are being either ploughed or sown. The young paddy is growing satisfactorily. Tavalu or tank-bed cultivations are doing well.

Tanks : in Nuwarakalawiya some tanks are full and others are half full. In Tamankaduwa the tanks are half full.

Health of cattle : hoof-and-mouth disease was prevalent almost throughout the Province, but it is now abating.

Health of people : in Nuwarakalawiya the health of the people was good, except the usual colds and fever. In Tamankaduwa fever has prevailed to a large extent.

## PROVINCE OF UVA.

## BADULLA DISTRICT.

Paddy : harvesting of yala crop going on ; yield so far middling. Preparations for the cultivation of maha going on.

Chenas : kurakkan and Indian corn in plants ; prospects good.

Fruits and vegetables : plentiful and cheap.

Health of cattle : hoof-and-mouth disease reported from all the divisions, except Wiyaluwa and Udukinda.

Health of people : fever and sore-eyes reported from all parts of the Province. Dysentery reported from Wellassa and Bintenna. Three cases of chickenpox reported from Udukinda.

Weather : wet.

## PROVINCE OF SABARAGAMUWA.

## RATNAPURA DISTRICT.

Paddy : in Kuruwiti, Nawadun, Atakalan, and Kukulu korales crops on maha fields are beginning to blossom ; prospects are favourable. The second maha crops in Kuruwiti and Nawadun korales have been mostly sown. In Kolonna korale preparations for sowing are proceeding.

Fine grain : maha crops on chenas in Kuruwiti, Nawadun, Atakalan, Kolonna, and Kukulu korales are putting forth ears ; some in Kuruwiti korale are ripening ; prospects are favourable. Kurakkan crops in the Bintenna of Atakalan korale are ripe.

Fever is prevalent in Nawadun and Atakalan korales.

The health of the people in the district generally is satisfactory.

## KEGALLA DISTRICT.

Paddy : maha prospects are fair.

Dry grain : hill paddy, iringu, and amu prospects are fair. Kurakkan is being sown in Three Korales.

Prices : paddy, Re. 1·50 per bushel ; hill paddy, Re. 1·25 per bushel ; kurakkan, Re. 1 to Re. 1·25 per bushel ; amu, 75 cents per bushel.

Cattle disease : the district is free from cattle disease.

Health of people : Three cases of smallpox have been reported from Dambalagolla estate and three from Amanawala village in Lower Bulatgama, all of which are recovering. Every precaution has been taken to prevent the spread of the disease.

## SALES OF ARRACK, TOLL, AND OTHER RENTS.

NOTICE is hereby given that on Tuesday, January 30, 1900, at 1 P.M., the Government Agent, Southern Province, will put up to public auction, at the Galle Kachcheri, the lease of the under-mentioned lands for ten years, on conditions which can be ascertained at the Galle Kachcheri :—

Talpe pattu—Magedara.

No. of Plan.	Name of Land.	Extent. A. R. P.
6 998	Ensalwatta	5 3 33
14 1013	Do.	5 3 39
8 1000	Ensalwatta alias Kirimetiya-wela	9 3 5
15 1014	Do.	8 1 3
7 999	Attamalahena	7 0 26
	Heare.	
10 1003	Andayankanda	1 2 10
	Kahanda.	
12 1006	Etamessagoda	2 0 29
11 1005	Do.	3 1 14
	Heare.	
9 1002	Merandeniya	2 3 13
	Wellaboda pattu—Karandeniya.	
1	Yakkatuwa	6 0 0
	R. A. G. FESTING, for Government Agent.	

The Kachcheri,  
Galle, January 16, 1900.

ඕ 1900 කුමුදු පකවාරිමය 30 වෙනි අගෝස්තු අපරාධ 1 උ ගාලුලේ කවිතාවියේදී මෙති පහක සඳහා කැපවෙක ඉවම්වල දකුණු රැදීද ගාලුලේ කවිතාවියේදී දැකගැනීමෙන් නොකළේසිටිව දකුණු පළාතේ ආණ්ඩුවේ එරෙහිලුවහා තෙසේ පිශින් එක්සත් වෙයි නොවා ඇති.

ලේඛනයේ මාගෙදර.	මෙහෙයුම.	ඉඩාම් කම.	අ. ර. ප.
	6 998	එකාලු වකක	5 3 33
	14 1013	එම	5 3 39
	8 1000	එකාලු වකක හොඟාත් සිසි මැම්බාවල	9 3 5
	15 1014	එම	8 1 3
	7 999	අභ්‍යමල පෙක	7 0 26
		ගියරේ.	
	10 1003	අදායක කන්ද	1 2 10
		කන්ද.	
	12 1006	අවච්චායාම	2 0 29
	11 1005	එම	3 1 14
		ශියරේ.	
	9 1002	මිනිරජයෙනිය	2 3 13
		වැල්ලුව පන්තුව. කරන දෙනිය.	6 0 0
	1	සක්සුව	අර. එ. එ. පැස්ටින, ආණ්ඩුවේ එෂ්ට්‍ය වෙනුවට.

ඕ 1900 කුමුදු පකවාරි මය 16 වෙනි දිනදිය.

**N**O TICE is hereby given that the Assistant Government Agent, Kegalla, will put up for sale by public auction on February 2, 1900, at 1 P.M., subject to the approval of and confirmation by Government, for a period of ten years, at an upset price of Rs. 500 per acre per annum, at his office in Kegalla, the lease of the under-mentioned portions of Crown land which contains plumbago.

Preliminary plan 149.—Beligal korale, Kandupita pattu.

Situation—Ampe.

Claimant—Crown.

Lot.	Name of Land.	Description.	A.	R.	P.	Extent.
3133 E	Galgodahena	Forest	2	3	2	

Further information regarding the land and respecting the condition of sale may be obtained from the Assistant Government Agent, Kegalla.

BERTRAM HILL,  
Assistant Government Agent.

Kegalla Kachcheri,  
January 8, 1900.

මිනින්දෝ මෙම කැයල්ල දිස්ත්‍රික්කුවේ උප්පීජ්‍ය වහා උප්පීජ්‍ය සඳහන් කරණ මිනින්දෝ නිබෙන ආණ්ඩුව සන්ධාන ඉවමේ බද්ද අන් කරකට රුපියල් 500ක මිල නියමකර පුරු දැක්වූ ඇත්තේ දකුව වශී 1900 ක්‍රු පෙබරවාරි මස 2 වෙනි දින පසු වර්ද (1) එකේ හැනිස්මට කැයල්ලේ කිවිවේරියේදී ප්‍රසිංහ වෙනදේසියේ මිකුනය්ට කෙදෙස බැව් මිනින්දෝ මිලුම්පියා ඇත.

මිනින්දෝ ආණ්ඩුව මිනින්දෝ එෂ්ට්‍රුක්‍රියාව පසු යුතු සාම් කරණට යෙදෙයා ඇත.

සියලුම 149. බෙලුගල්කෝරලේ කුදාපිටපත්තුවේ.  
පිනිට පලාත—ම්‍යුම්පි.

නො.	ඉවිමේ නම.	අත්දම.	අ. රු. ඩ.
3133 E	ගලුගොඩඩේ	කැලුව.	2 3 2

මිනින්දෝ කොළඹදී තුන්ද ගැනීද, ඉවම ගැනීද වැඩි පුරකාරණ කැයල්ලේ ආණ්ඩුවේ උප්පීජ්‍ය උප්පීජ්‍ය කරනු ලැබේ, තුන්ද ගැනීද දැනු සිසේගෙන දැනු සිසේට ප්‍රතිච්චිත ඇත.

බරුවාම් හිල්,  
උප්පීජ්‍ය කරනු ලැබේ, යයි.

වශී 1900 ක්‍රු පෙබරවාරි මස 8 වෙනි  
දින කැයල්ලේ කිවිවේරියේදී.